

තෙ රුවන් මාලා

1. ඇරුමුම

1. දිනිලු කිරුල බැව මා ගේ මුද්‍රෝහි කිරීමෙන් නිමල යයානී උන් සදාම් නළල්හි දැරීමෙන් දුලඩ තෙත දකුම් උන් පුත් බරන් ගත් කිරීමෙන් කියනෙම් තෙ රුවන් මාලා සියක් මත් සොලෝ එක්.
2. බුදු රුවන් මාලාව
3. දන නාදන කළා වූ බෝ මුලස්නේ මරුන් සව තම මනසිනිටිමෙන් සිව් අහින් යුත් ඉටන් සව නම මනසිනිටිමෙන් ඒ තුමන් ගේ සද කල් දන නාදන තෙරෙන් නම සව කෙලෙස් සිත් වදිම උන්.
4. සතර අයැකි හා කජ් මත් පුවාහස් පුගන් වූ සතර ද්‍රිවකුරා නාම වූ තිලෝනා මුල්ල පා සතර සතර දම යුත් වි වරම උන් එ බෝසන් සතර ආසනු රුන් මුල්හි මෙ කල් වි වදිම මම.
5. දස දස දසයන් යුත් වූ පෙරුම සව පිරීමෙන් ද.ස දස බලයන් යුත් වූ පුගන් බැව ලැබීමෙන් දස විද ලරසන් බුන් බෝමුලස්නේ හිදිමෙන් දස ආදිලි බැදිමෙන් ඒ පුගන් මම වදිම නින්.

5. ద్వితి పడిస్తు కీను గొచ్చ దురద అనే చియలే దును ఉడిపతన అరమితి ప్రతి దెహిమెను లి దుమిషకు కెలుపులూష బిట్టును బా పాపులుగును ఉవి తుమనులును అమిత ఒను పెప్పి లే దుర్మిర్యును పూ విడిమి నీను.
6. మునిబల శాఖలుమెను తును ధుష పనుషియకు వ్యి పెల్లహర సోషుషకు ధకులు దెహిమెను లి షివ్వుషచు లురువెలు కప్పుపును ఆ లే ధులులే గే తుష్టు ఉవి ఉవి క్షిష్టి వెల్లుమెను మోకు సెను ఉవిను ధును విడిమి నీను.
7. ఆయభు తుర్క మ్రులజునే దే మరైను బును కీలోఁనూ నుఱథరమ గుణును దే ఉద్దేశు బా దుమితి దెహిమెను షియండ్ ష్టుఫ్యులును ఆ కైను ర్యును గే తుష్టు ఉవి ఉవి నీడై తమ పద వైన్స్ట్రు దుర్మిర్యును పూ విడిమి నీను.
8. కిధి ప్రారపరె జకుఫెలి ర్యును గే వియలే వ్యి పాపిఅష్ట్రుల అష్టునులి తును మసకు కలు తిద్దిమెను లుర్క గణ అవ్విమి దెయ్యెనెను అష్టు లే కెలకు పను కల మఱపల పచుఅచు లేఁతుమెను పూ విడిమి నీను.
9. ష్టుపిరిష్ట్టు గ్రంథును ప్రతి వ్యి ఉవిను గొచ్చ విషలే నాతు లి ప్రార ప్రాలని యకు రెయ్ ధుకు క్షవికు తును నాతును ప్రతి లి బియ ఖరవితును దెయ్యెనెను ర్యును ష్టును ద్వినాకు సను లి ముని తమ విడిమి మోకు ధును ష్టువుష్టు ధుష సను.
10. పెల్లహర ధుషయకు ప్రామెను అలువి యకు విఽను దే విలి లె కుమరైను లును లే ద్వితాష్టు కిరిమెను చిష్టు ష్టులిష్టు ప్రాను ఉవి విడితును ష్టును అలువి నాతు దెయ్యెమెని తెచరను గైన్స్టు ష్టుతను లే విడిమి నీను.
11. మంగ మునివర రన్స్టుల తెయి మఱను మెను క్షులను ష్టును మంగ ఉమయ లి ష్టును దెయ్యెనెను కిష్టులువను ష్టురెప్పి మంగ ఉన వెఱెగరె రచు వ్యి మంగను దెలి షిరిషును మంగ ఆయకు ష్టురను లై నాతు ష్టురె సెను విడిమి లును.
12. ఎవిగ గైకి తిలి లును ఉవి ఉవిను గే చియలే చిను ఉవినా ఉడినీమెను నెఱకు నాడిను దుమితి దెహిమెను తెష్టుర్క బిషి గొమిను నెఱకు ఉవి దెలి బిష్టును ఆ నీవిను లై విడిమి బైతి పెలిను లే దుమి ర్యును అను మ్రుస్తును దే.

13. යමකු දෙයන කල් දම දෙවි බැඩින් නා තරන් ඇ පසු ඉදිරි දෙපස ඇ හි බවක් දක්වමින් පුන් කුරු කුපුණු කුඩා වූ සන් පටන් ඒ සියල් සන් සිය සිය බස සේ තෝරි අසන් නම විදිම උන්.
14. යමකු උපන කල් මේ ලෝ සියල් ඒකුලු වී බිජිරු නාද අපු නම, පිලේෂු සින් සේ දිවු නම, කුතිවැමු මූ කෙලෙපුන් සවි ලෙවි සතුන් ගේ ගියේ නම අවහිනි තිබුණේ නම මම ව්‍යුහම උන් බැඩින් සින්.
15. වුදුනට පෙරටින් ගොස් වාතයෙක් මං පිසි නම, පොදු විහිද රජස් සවි සන්සිද්ධි නම වලාවෙක්, පැහැ පස කුපුමෙන් දියේනා වියන්වත් කෙරෙන් නම; පෙළහර මෙලෙසින් පුන් විවුත් උන් විදිම නින්.
16. පිරෙමිනි වල තැන් ගේ නම සෙසින් කමිකරුන් සවි සම වැම් බෙර ඇසක් සේ උස් සියල් තැන් මූ ගේ නම, කනු කටු එ පහන් සවි ඇ මහින් පාවැ ගේ නම වැඩුමෙහි මුනිදුණන් ගේ සද කල් විදිම උන්.
17. අබ තුළ ඉරියවු සිව දෙවිරමේ සේ කෙරෙන් නම, පියවර තුනෙකින් සක්දෙවිපුර පුර පිටු යෙන් නම, සිය රුවෙනි දහස් නොක් රු මවාලා පාවින් නම, ගුවනෙහි ද දිලෙන් නම ඒ සවන් පා විදිම නින්.
18. කුරිරු ගොර බිරුම් වූ නා රුන් යක් තවුස් විප් ගැහැලී බක බැඩින් තින් වාදයන් පුන් අහුල්මල් සුරුදු අපුරුදුන් ඇ නොක් දම්මෙන් ලෙසින් නොක් සත වැඩ කළ තුන්ලෝනා විදිම නින් පෙමින් සින්.
19. කුලුණු මෙත සිතිමෙන් දම දැයිමෙන් සතුන් ගේ මොහඳුරු දුර ලිමෙන් ලෝ පාඨාවන් කිරීමෙන් අමත පැන පෙවීමෙන් සවි කෙලෙස් ගිම නිවිමෙන් මේ බදු ලොවට සෙන් දන් දම රුන් පා විදිම නින්.
20. රුවනිනි මැටියෙන් වත් නොක් සඳහන් ඇ හරෙන් වත් යමකු රුව කිරීමෙන් මල් පහන් ඇ පිදීමෙන් සත සිත පැහැදිමෙන් තින් වතාවත් කිරීමෙන් අජ ර ම ර නි ව න් මොක් සෙන් ලබන් නම විදිම උන්.

21. තම නම මුවැකුව ත් මල් මෙක් වන් පිදුවන්
 තම නම කනෑ ලුවන් බස් සැබුවයි ඇදුවන්
 තම නම විමැසු ව ත් සිත්හි ලා ඒ දෙපුවන්
 තම නම පැවුසු වන් මොක් යවන් නම වදීම උන්.
22. තම රුව කැයවුවන් ඒ පිදුවන් වැදුවන්
 තම ඉණ කියවුවන් ඉන් මදක් වන් ඇසුවන්
 තම සිතා පැහැදුවන් ඉන් මදක් වන් විනුවන්
 තම ලද ඒ නිවන් සෙන් පන් කෙරෙන් නම වදීම උන්.
23. දද සය ගොදුනුසැන් වූ රත්ගබෙක් වන් බවග්හි
 සරණගිති සිටිමෙන් ඒ තමන් ගේ බැලීමෙන්
 යමකු ගෙ නො දකී නම් මි තෙලේ ඩන් මුදන් හිස්;
 මේ වැනි අසිරිමන් පුත් වූ ඔවුන් පා වදීම නින්.
24. දිවිකරු මුනිදුන් හා බික්සඟන් දෙවි බඩුන් ඇ
 පැදකුණු කෙරමින් මල් දසමන් ඇ පිදීමෙන්
 ගිය කල එකුපුම මත්හි හිදීමෙන් කෙනෙක් යම
 දස විද පෙරුමන් පාවි තුම ඉවු නම් වදීම උන්.
25. ස ත ර එ සිවටන් දෙසෙනාන් යවුන් හික්මැවීමෙන්
 ස ත ර අව දුකින් උන් මුත් කිරීමෙන් නිවන් දුන්
 ස ත ර ටිලිසිඩින් හා සිවු මහින් සිවු පෙලෙන් පුත්
 ස ත ර වෙසරදින් පුත් ප්‍රිසවන් මම වදීම නින්.
26. ප ව ර පුර මිණක් වන් සවි සතුන් නොස් කිරීමෙන්
 ප ව ර පුර ගහක් වන් සවිකෙලස් හිම නිවීමෙන්
 ප ව ර පුර තුරක් වන් දෙවි බඩුන් භා නරන් වෙන්
 ප ව ර පුරගත බැන් පෙම පුත් සිතින් මම වදීම නින්.
27. ප වු ලු එම්මු අවස් බෙසද් මේ සිවිපද කැපැය ගන්
 ප වු ලු කොටු කිමින් පුත් වූ සොහොන් දු පියල් ගන්
 ප වු ලු බැවිනි රාසින් වන් කිරීමෙක් පැවැයු තැන්
 ප වු ලු සහදාස් නොක් ලන් සිලෝනෙන් වදීම නින්.
28. අනාද තෙරිඳු වන් සිත් දන් තමන් මෙකරුන් උන්
 තෙරිඳු බඳු රහල් එක් වන් රුවින් පුත් පුතන් උන්
 තු බල තැනෙයන් අය පන් දේ අග්සව කෙනෙක් උන්
 වදීම් මුනි පුගත් බැවි සේ දෙයක් උන් නොලද් භැක්.

29. සතර උතුරු වූ විස්සක් සටන් පා මූල්ලේ දී
 සතර උතුරු වූ විස්සක් වරම ලන් ගොපුම් ගොන්
 සතර උතුරු වූ විස්සක් පුන් හා එම් යුත්
 සතර මෙකලට වූ උන් හා වදිම එසියල් නින්.

30. සවනිය සිය පින් නම් වූ ලකන් යුත් ගොපුම්ගොන්
 වරදය පෙරුමන් සට එසිරිමෙන් මරුන් බුන්
 තිද්‍යාපුරු කුදුන් මෙන් ඇ රුවන් සින් කළා වූ
 යසපුතු ගොසයෙන් තුන් ලෙවි පසිද් වූ වදිම උන්.

3. දමුරුවන් මාලාව

31. ගුණ යුතු තෙ රුවන් කිමක් නිකා ලෝතුමාණන්
 දිවු දෙසැට නිඩුල් විමෙන් එ රන් ගැජ ගොසින් තුම්
 දෙතුරුසැට වරක් මිකන් යැලිමෙන් දෙසු එ
 නමිදිම් බිඳුල් යුත් ඇ සියල් දික්නිකා යුත්.

32. කෙල පුවහස මන් වූ දෙවි නිකා ලෝස් කිරිමෙන්
 තෙ අසැකි යුර සෙන් මොක් පන් කිරීමන් මහින් තුම්
 වෙසෙමින් මුනිදාණන් දෙවිරමේ ද දෙසු තුම්
 නමිදිම් එ මහන් වූ තුම් මහුල් යුත් මහුල් යුත්.

33. නොබය දුරු කිරිමෙන් එ විසැල් නම් යුරරුවූ
 දිය තද දින සත් සත් සෙන් වැඩිමෙන් දෙසු තුම්
 කෙල පුවහස මන් වූ සක්වලේහි පටන්නා
 තෙද යුතු එ රුවන් යුත් සින් පෙමින් මම වදිම නින්.

34. බව ශිනි දල වන් දෙවි ලෝ මො පා හිණක් වන්
 බව යකු මතුරක් වන් සට සතුන් දෙවි මිණක් වන්
 බව වන පොරොවක් වන් සට කෙලෝස් ගිම දලක් වන්
 බව සිලිලියු නැවි වන් ලෝතුමන් දම් වදිම සට.

35. දෙසිය එ යොලසක් යුත් වූ නිමල් පා මහුල් නම්
 උතුරු පිරිවුරු තුන් ලෝ මුදුන් මල් තබික් වන්
 මුනිදු බුදු වූ යුත් පන්සාලිසක් වස් මුල්ලේල්
 මැවිනිදු දෙසු දම් තුන් හා වදිම එසියල් දම්.

4. සහ රුවන් මාලාව

36. නොපමණ ගුණ යුත් වූ තල්කුමන් ගේ වෙනේ දී නො මැ බියුයුතු විශේෂන් සිත් ගැනීමෙන් ඔවුන් ගේ දයඩුරු පුදුරු ඇ දම් දෙසිමේ සමන් වූ නම්දීම් සැරිපුත් සාමින් දකුන් සවි නමින් යුත්.
37. නො නැවත වට වැස්සෙක් හි කපක් කල් මුත්ල්ලේ පොදු බිඳු මෙතෙකුයි හා පස්පොලෝර්වේ සියල් පස් ඉලි කොට උදු මුත් සේලක් තබන් එ සමන් වූ නම්දීම් සැරිපුත් සාමින්හැකින් යුත් උතුම වූ.
38. උරගිඳු දම්මන් නන්දේපනන්ද දී නමින් යුත් සමක්ද පැවුන්දු උන් උවා සක්නවස් වූ පුවිපුල විජයාත් තම් පා සැලිමේ සමන් වූ නම්දීම් මුගලන් සාමින් නොසින් අත් මුදන් දී.
39. ගනීමිනි මෙරසත් දැවික් යෙයින් රී මුදන්හි තබමිනි එපොලෝ සක්මන් කරන් රී සමන් වූ ඉදුමතුනට සවි අග්‍ර පත් වමනසව පුගත් යුත් නම්දීම් සනාසින් අත් මත් කිරීමෙන් බැත්තින් සින්.
40. බැඩුනට කරනා සමඛාචනා සේ දෙඅග්‍ර සවි ඇදිහිලි කළ මුල් අග්‍රම පිළිගන් තුමෝස් යැයි තට්ගසස දනක් දීමෙන් පැරුම සවි පුරාවුන් නම්දීම් අගදම පිල් ගත් එ කොණ්ඩැංඡ සාමින්.
41. මේ තෙමෙ ද සමවන් මා සේ යෙදීමෙන් වෙසේ යැයි මුත්තිවර පැසැයීමෙන් හා තමන් ගේ පැවුල් දී තම සම කළ සක්දෙවු යන් එ දම් වෙස් වලාවුන් එ මහ කසුඩු තම යුත් වූ සවන්දුන් වදිම තින්.
42. බව සිඳු තෙරපන් පින්කෙන් සියල් සවි දුනෙන් යුත් මුලිනුපුල කෙලෙස් මුල් සින් සතන් යුත් සද කළ විනයෙහි අගතුන්පත් වූ උපාලි නමින් යුත් නම්දීම් තෙරිදුන් තින් අත් මුදන් දී නොසින් සින්.
43. පුහුල තුති සද සවි ගේ ගෙවා දම් දෙසිමෙන් නො ම මිනි කළ දම් දෙස්නා කෙරේ සවි තුළුන් වූ අප මුත් දිවැසැත් සවිවන් කෙරේ සවි මුදන් පත් නම්දීම් අතුරුදී තම වූ තෙරුන් අත් මුදන් දී.

- 44 පුරුමිනි පෙරුමන් වුන් කප් පුවාහස් මුළුල්ලේ
බෙමිනි මුනිදාභන් ගෙන් වරාටක් තීමල් වූ
සංතාසිනි විසිපස් වස් ලෝතුමන් මේ කළා වූ
නමදිම් තෙරිදුන් ආනන්ද නම් ඒ පුගන් මල්.
- 45 තෙ මද ගිලිදු තාලා තම් ගිරි මේයු කල්හී
තො, මද සිනෙහසින් යාමෙන් තිලෝතා තොපිමෙන්
ඒ රනාකකුදා ඇ හි සෙයින් දිව පිදු තුම්
එ අනාද තෙරිදුන් සිත්පෙම වැඩිමෙන් වදිම නින්.
- 46 තොමැ කොටු ඉරියවුවෙන් සිටි එකක් වන් රහන් වී
කසුවූ තෙරිදු ඇ රස් වූ තැනේන් සව සහා කල්
දෙරණ කිමිදිමින් ගොස් පන් තමසෙන් පෙනී පුන්
එ අනාද තෙර සාමින් මම වදිම අත් මුදුන් දි.
- 47 සි ලි ලල නි පුරුමින් ගන්මින් තිලෝතා මුදුන් පා
කෙරෙමිනි පැදකුන් තුන්යම් වෙලේ තුන් බියෙන් පුන්
බෙනෙමිනි ඉසිමින් පැන් පුන් රුවන් සන් වැඩු සෙන්
ස තොසිනි නමදිම් ආනන්ද නම් ඒ පුගන් මල්.
- 48 බලිමෙනි සිතුමෙන් දෙවි ලෝ කතුන් මම ලබන්නෙම්
ලැබුමෙනි පෙළ ම. සිව සිටි නමින් පුන් කෙලෙස් බුන්
දැසුමුල සවනා සේ දමදේසීමේ සමත් වූ
නඳ මහගාරිදුන් මම අත් මුදුන් දි වදිම නින්.
- 49 මහ තැන ජලසීමෙන් සව කෙලෙස් ගිම නිවු නින්
මුනි රුව අනුරු වූ රුසිරින් ලෙවි පසිද් වූ
සින පද පිළිගත්තා සවු කෙරේ සවි මුදුන් පන්
නමදිම් එ රහල් නම් පුන් තෙරුන් ලෝතුමන් පුත්.
- 50 නව නාරසිඛ පුත් ගැන්මෙන් තමන් මා බිසෝ ගෙන්
පියකරු තෙපුලන් ගොස් දෙන්නා දයාද කිමෙන්
නිරතරු ලද දම් දයාද පින් ලෝතුමන් ගෙන්
එ රහුල තෙරිදුන් මම සිත් පෙමින් නින් වදිම තුම්.
- 51 කල් තො යවා තෙරිදුන් උපනැයිසා
කම ගෙවමින් මුනිදුන් ගෙ සපුන් වන්
කප් පුවාහස් පෙරුමන් පුරුමින් ආ
කප්හින නම් තෙරිදුන් නමදිම් මම.

- 52 මිලිදු හිලිදු සි වන් විල් සපුන් හස් රදේක් වන්,
ගණ දළ සිලිදු වන් මෙත් ගණන් පුන්යදෙක් වන්,
බව සිදු පපුරක් වන්, සවි කෙලෙස් ගිම් දළක් වන්,
පැනයර තෙරිදුන් නාසෙන් මහා, නම් වදීම නිත්.
- 53 අඩනෙල හිදිලින් ලක්දිව අවුන් පැහිරිහි
දෙසිමෙන් සමතිස් සුන් ලෝතුමන් ගේ ඇවුමෙන්
මුරු ගණ අසැකි මොක් සෙන් පුරේ ලු එ පින්කෙන්
මහ මිහිදු නමින් යුත් වූ තෙරුන් මම වදීම නිත්.
- 54 මුනි යුරු පිලිගත් ලක්දිව මහා මෙවනුයන්
මුනි පිරිනිවි කල් ලක්දිව සපුන් පිටුවිමෙන්
මුනි යුරු සිරිලක්දිව මිදු මා හිමි නමින් යුත්
මුනි සුත නමදීම් අන් මත් බැඳීමෙන් තොසින් සිත්.
- 55 කල තිසිරි නමින් යුත් වූ පොකුන් හි තිදිමෙන්
කල තිසිරි මුලස්නේ කාලකාරාම නම් සුත්
කල වර පොහොහි දෙස්නෙන් මේ ලක්දිව පියුම් ලක්
කල වුදු එ රකින් නම් වූ තෙරුන් මම වදීම නිත්.
- 56 මුනිවර සුතනෙක් එක් මං එමින් වාරෙ වන් කල්
තෙ මද ගිලිදු ගේ පා සිවි තුරේහි හිදිමෙන්
අනෙ සතර සරින් වූ සිටුවන් සුත් බැවිමෙන්
මේ සසර සිරිදුන් ගෙන් මුන් වී නම් උන් වදීම නිත්.
- 57 මලයදෙව නමින් යුත් වූ සුගත් පුත්තුමානෙක්
පැපුල් පිරිනිමින් සවි නේ ගෙවා අන් තිලෝනෙන්
එසැට තැනෙකැදී දෙස්නෙන් සසක් සුත් මේ ලක්දිව
සැට යැට මහණන් මොක් පත් කෙලේ නම් වදීම උන්.
- 58 නත සුත තෙවලා සුල්නා දෙසිමෙන් සසක් යුත්
වෙහෙර හිදා ආශ්‍යිල්සල් ගවු එ සිවි තැන් පුරා, ඩුන්
මුරු ගණ පරියින් යවි සිවි දෙනෙක් දෙවි තබා අන්
සසග දන දහස් මොක් පත් කෙලේ නම් වදීම උන්.
- 59 ඩිකෙලපි සිය පස් තැන් හා සවන්ගේ ඇවුමෙන්
කළ පළමු සහාදම ලෝතුමාණන් දෙසු තුම්
සියසන සුවහස් මත්නා සඟුන් සවි මුදුන් පත්
එකපුවු තෙරිදුන් ඇ සවි සඟුන් ඒ වදීම නිත්.

- 60 මිසදිවූ දස වත් බිත්දු හැරීමෙන් පුගන් දම නාරතිදු කලු කාලායෝ වැළැ තම අරම්භ කළ දෙධන සහා ඒ සත් සියක් මත් සහුන් හා යය මහතෙරිදුන් ඇ ඒ සටන් පුත් විදිම සවී.
- 61 දැඩිව රජ පත් දම්යෝ රජුන් කල් තෙදුන් වූ එ තෙවන තෙවලා දම් තුම සහා සවී කළා වූ, දිනපුතා නිකෙකලේසි මොගලී පුත් තමින් පුත් තෙරවර සම්භින් සවී ඒ දහස්ථත් විදිම සවී.
- 62 පුතිමල තෙවලාරුන් සවී දැනීමෙන් මෙ ලක්දිව දැබිචිනි අවුත් උක් පල් මහාතාම තම කල් තෙයිවක අවුවා ලිවි ලක්සහුන් තොයේ කිරීමෙන් නමදිම් බුදුගොස් යාමින් පුගන් දත් අදහස්.
- 63 සිරි දැරු විළාමොබා තම රුදුන් කල් පුගන් දම සිරි තො මද පිනින් පුත් එක් දතුවුනා අයද්මෙන් සිරි ලක අලුලෙන් හි පොත් සහා ඒ කළා වූ සිරි පද සිය පස් සවී සවී කෙලෙස් බුන් විදිම නින්.
- 64 පිති දියෙනි සගතාස්නා වල්දුරුන් මෙන් තොසින් තුම් නිති සගතාස වෙමින් සිල් පිටින් මෙන් රකිමෙන් තෙඳගැ සිරිය එල්වීමෙන් ලදී තොනවුන් මෙන් නිති පැවති බියෙන් පුත් වූ සහුන් මම විදිම නින්.
- 65 සිකමයහි අගපත් වූ තුන් වැදුරුම් සුවිල්පන් බඩුපුර නර පිත්කෙන් හස් රුදුන් වන සසුන් විල් සුවිමල මුති දම සිතෙල් පිරු රත් බදුන් වන් අඟ සවී අපුමා සවී ඇ සහුන් සවී විදිම මම.
5. දළද හිමි වැදුම
- 66 ගෞරහිර මුදුනින් මායා බියෙවුන් දදව් මුනිවර සියරස් තුන්ලෝ තුවන්හි දිලි ගොස් මරු අවවරි පත් කල් දිලෙල්මින් දද වූ සිමකර දළද මේ අත් මුදුන් ද විදිම නින්.
- 67 සවී සත මෙන් කුදුකින් තම අත්පත් වූ පුතිමල් ගරිමින් එ තිවන් ගෙන් සවී ශෝරුමෙන් පුරමින් මුති බව ලත් මම නමදිම් ඒ පුගන් දළද නින්.

- 68 සක්පල් විෂකල සිල් එ පල් කළ නිමල්-
 සද්ධ සිදු පිනාමින්
 පුල් දම පල් කල පිත් රුන් හට පිටින්-
 හෝමින් නිමල් මෙන් කළේ
 පිල්මල් වූ වසවත් මරුන් බිඳු සුගත්-
 බව ලන් මෙ කල් බෝ මුලේ
 ලක්පල් නිති පුද්‍යා විදීම මෙ දළද-
 උන් ගේ නිමල් වූ තොපින්.
- 69 බෝසන් කල් තෙක දති පෙමකර පිරි-
 සිල් නම් පෙරුම ගේ බෙලෙන්.
 බෝමුල් දී වසවත් ගෙනා දයනු වූ-
 බුන්මින් මරුන් බිම්බරන්.
 තුන් කල් අත් දතු ගේ නිමල් වත පියුම්-
 විල්හි සුවත් හස් බදු
 නිත්තෙන් මම නමදීම නිමල් මෙ දළද-
 භාමින් මුදුන් දී දෙහාන්.
- 70 සක්පල් නා කල සිල් එ පල් කළ තවුස්-
 කැත්වාද කල් කැස් කළේ
 දත් දත් සක් පඩුපුල් අපුන් කුර උණු-
 කාලේ අසය්හි සිටා
 බෝමුල් හිඳිමින් අරා විදුරසුන්-
 යටි නේ ගෙවා දත් මෙ කල්
 උන් ගේ මෙ දළද උණු නිති විදීම්-
 අත් මත් කිරීමෙන් තොපින්.
- 71 රන් වන් වූ සිරුරින් තමන් හැර රසක්-
 නන් දික් කිරීමේ අපු
 බෝසන් වූ සුවිපුල් නිමල් ඉණ සියල්-
 සුන් අත් තෙකල් දත් සියල්.
 සක් යෙල් පුන් පඩුපුල් අරා බිඳු තෙමස්-
 කල් ඒ විජම දම දෙපු
 සන්යන් දත් ඔබ ගේ නිමල් මෙ දළද-
 සින් පෙම වැඩීමෙන් විදීම.

72 ರನ್ ವಿನ್ ರಸ್ ಹವಿಶಿನ್ ಗತಿನ್ ಕಿನಿಟಿರಿ-
 ಮಲ್ಡಮ್ ಶುಪಿನ್ಹಾ ಸೆದಿನ್
 ರನ್ ವಿನ್ ಬರಿ ಕಿರಿಮೆ ಷಂತ್ ದಿಗ್ ಪಿಯಲ್-
 ರನ್ ಗವಿ ಗೊಚಿನ್ ಧಿದೆಸ್ಯ
 ರನ್ ವಿನ್ ಗತ್ ದರಮಿನ್ ದೆತಿಯ ಲಕ್ಷಣ್ ಪ್ರತ್-
 ಶುನ್ ವಿಸ್ ಲಿ ಪನ್ ಸಾಲಿಸಿಕ್
 ರನ್ ವಿನ್ ವಿ ಪ್ರಮಿತೆ ವಿಷಿ ಮೆ ದಲ್ಡ-
 ಉನ್ ಗೆ ನಿಮಲ್ ವಿ ವಿದಿತ.

73 ಸನ್ ವಿಸ್ ಕಲ್ ದಿಕ್ಕಿದಿವಿ ಪಿಯಲ್ ನೋಡತ ಪ್ರತ್ನಿ-
 ಲೀಡ್ ಕೆಲ್ಲಿಮೆನ್ ವಿಲ್ಲಿ
 ಮಸ್ ಧನ್ ದ್ವನ್ ಸಃ ಕಲ್ ತಮನ್ ದೀರ್ ಪಿಡಿ-
 ಮೆನ್ ಧತ್ ಪರ್ವತಿತಿ ಪರಮಿನ್
 ಆಯ್ ಧನ್ ದ್ವನ್ ಪಿಲಿ ಕಲ್ ತಮನ್ ಪಿಯ ಅತಿನ್-
 ಆಯ್ ಉಲ್ಲವಿ ಆ ವಿಶ್ ಲಿ ಷಂಕ್
 ಪಸ್ ಆಯ್ ಉನ್ ಇಬಿ ಗೆ ಮೆ ಕಲ್ ಮೆ ದಲ್ಡ-
 ಸಾಮಿನ್ ವಿದಿತ ಪಿನ್ ಪರಮಿನ್.

74 ಕೊಡ್ ಕೈಕುಲ್ ಬೆಳ್ಳ ವಿಸ್ ಯತ್ ನಾಕತ್ ರಸ್ ಬೆಳ್ಳ ರಸ್
 ಷರಿತಿನಿ ಅಲ್ಲ ಬರಿ ಷವಿ ಲೆಲವಿ ಕಿರಿಮೆ ಷಂತ್ ವಿ
 ಮುನಿ ವಿದ್ಧಾ ಪಿಪ್ರಮಿ ವಿಲ್ ತುಮಿ ನಿಮಲ್ ಷಸ್ ರದ್ದಕ್ ವಿನ್
 ನಾಂತಿತಿ ದಲ್ಡ ಮೆ ಕಲ್ ತುರಕ್ ವಿನ್ ಪಿಯಲ್ ಷನ್.

75 ಧನ್ ದ್ವನ್ ಆಯ್ ಪಿನ್ ವೆಲಿನ್ ಪೆಮಿ ಪಿಯ ಅತಿನಿ ಗ್ರಿವಿನ್-
 ತೆ ನರನ್ ಷವಿ ಪರದ್ದ
 ದ್ವನ್ ಮಸ್ ಪಸ್ ಷವಿ ಪೊಲೆರ್ ತಿ ಪರಯಿತಿನ್ ಗತಿನ್-
 ಲೆರ್ ತುಮಿನ್ ಬರಿ ಪ್ರತ್ನಿಮೆನ್
 ಆಯ್ ಪಸ್ ಪ್ರತ್ ಷವಿ ವೆಲಿನ್ ವಿ ನಿಲೊವಿಡ್ರ ಮೆಕಲ್
 ವೆಂತ್ರ್ಲಿಲಂಬಿನ್ ನಿದಿಮೆನ್
 ಪಿನ್ ಷವಿ ಪ್ರತ್ ಪೆಮಿ ವೆಲಿನ್ ಕಲ್ ಇಬಿ ಗೆ ಮೆ ದಲ್ಡ-
 ಅನ್ ಮ್ರಿಂದಾನ್ ದಿ ವಿದಿತ ಮತ್.

6. ಮಹಾ ಷಾ ತಿತಿ ವ್ಯಾಪ್ತಿ

76 ವೈಖಿ ನಾವಿ ವಿನ್ ತಂತ್ ಲಕ್ಕಿದಿವಿ ನಿಲೆನ್ಹಾ ಪ್ರತ್ ಷನ್
 ವೈದಿತಿಂದ್ ಪಲುವಿ ಯತ್ ಸೆನ್ ಮಾಂಜಾವಿನ್ಯಾಯನ್
 ಅಯ್ದಮೆನಿ ಷಂತ್ ದೆವಿದ್ ತೆಿಬಿನ್ ಚಾಸ್ ದಿನಿ ನಾತ
 ವಿದಿತಿ ಬ್ರಾಹ್ಮಿ ಲಿ ದಿಗ್ ಲಿ ತಾಂ ಪ್ರತ್ ಲಿ ವಿಶಿತಿ.

- 77 සම්පූර්ණ නම දෙවි න්‍යාගදීවි නා සටන් බිංචි
දියනාද වඩිනා කල් සත් කිරීමෙන් ගෙනාවුන්
පිටිවූ එ කිරිපල් නම රැක් මුලයේන් සමාචන්
සුවෙනි මුත් එ පුන් තැන් වූ එ දශපේ වධිම නිත්.
- 78 කැලෙකිය මිනිඇයේ නම නා රුන් ගේ අයද්මෙන්
වැඩ මුත් මිනි මන්ඩිජේ රහන් පන්සියක් භා,
වැඩත්ද වැලැදීමෙන් භා සමාචන් සුවෙන් පුන්
එ බිංචි එ දශපේ මම වධිම සින් පෙමෙන් නිත්.
- 79 ගුවනිනි කැලෙකින් ගොයේ ඒ සමන් දෙවි රුන් ගේ
අයද්මෙනි මුතින්ද සක් ලකුන් පුන් නිමල් වූ
ලකාන කිරුලක් වන් වූ සමන් පවු මුදුන් හි
නමධිම පදාළයේ දක්වූ තොසින් අත් මුදුන් දි.
- 80 මෙ සසර අවුලින් මුත් වූ රහන් පන්සියක් තැන්
සමහ මුත් වැඩිමෙන් යම් තෙනක්හි දිවා වස්
කෙමල ද සුපිටි සල් රැක් පුන් සමන් පවු පෙදෙස් වූ
වධිම මම දිවා වස් ලෙන් සිහිල් වූ තොසින් ඒ.
- 81 සිය පස රහනන් භා සටි කෙලෙස් වුන් තමන් ගේ
සාහා මුත් වඩිමෙන් පුන් වී සමාචන් දිගානක්
හිදි එ බිමෙනි පිටු ලක් කතුන් මත් කිරුල් වන්
රූපුණු පුර යැයු දශපේ වධිම ඒ දිගානක්.
- 82 තුන් කල අත් අතැයිල් සේ දතුන් ගේ
ද වඩිමෙන් සුනිමල් බැඳී උස් වූ
ලක් කත මන් පුසුදු කිරුලක් වත්
මම නමධිම මුතියාගණ ද ගප්.
- 83 ප්‍රූජාඡිලැ අසුන් පුන් සේ රනින් ලෝතුමන් ගේ
පිළිබු කැයවීමෙන් රී තැලල් හි තැලල්ද
තබමිනි මුතිදුන් ගේ බැන්දද යැයි ලෝ පසිද් වූ
නමධිම සගතාසින් නිත් නිස්මහා නම එ දශපේ.
- 84 ගුවනිනි සුනිමල් නිල් කප්තරක් සේ සහස් ආයේ
එමුණු දෙජවනි පැනිස් නම නිරින්දට ලකුදීව,
වැඩ මහමෙවුනා නම වූ උයන්හි එ පිටු
ඡයසිරි මහ බෝරුක්හි දකුන් සා වධිම මම.

- 85 සවනිය දැලුම් පස් පූ පුදිස්නා තමන් ගේ
නිපුණු දලදෙක් වත් වූ නුවන් දෙක් නොපිමෙන්
පුරෙනුර පිහිටු උදා පිදු රුක් රුන් ගේ
එ දැනු මහ සා බෝ මම වදීම කප්තරක් වත්.
- 86 ගැමුණු රදු පසයිදු පුත් තමන් ගේ උතුම වූ
තබමිනි ජයගාමන්තේ ලෝතුමන් උන් හොඳෙන්මි;
දානෙක විශැයිමෙන් බැන්දැවපුරියන් උස්
එම්රිසවැට් දාජ් මම වදීම අත් මුදුන් දී.
- 87 කොළඹගහ රිදු භය්නේ පුගත් ද වැඩු කල්
යමහල මුනි නොත් සේ නොත්තේ තම ලෝතුමන් රු
මැවමිනි දිනිදාණන් ගේ ඉවන් එ ලෙසින් ඊ
නමදීම අසදිය් දාජ් මෙසේ ද නිදන් වූ.
- 88 ද කුස ද එ නිදන් වන ද යම්
එ පිදු මල් පහතුන් විලෙඩුන් සව
දන් පිදු සේ හැම කල් පවතී තම්
මම නමදීම එ රුවන්වැලි දාජ්.
- 89 කුමුතෙලෙ ගිරිදාණන් ගේ වැඩු කල් අකු ද
පෙළහර කොරමින් ගන්බමිල තම රුක් මුලේ සේ
සිරි ලක තෙම් නාන් ද කුස නිදන් වන්දිනේ දී
නමදීම තුඩුපැස් සා එ අකු 'ද නිමල් පුත්.
- 90 දන පින නිති ලොල් සින් වූ අඩා තම රැජක් යම්
පුරමිනි රන ගොන් කුස්හි පුගත් ද තබා එ
සියතුරු අපුණුන් උස් බැන්දවිමෙන් පිදු නින්
අඛයගිරි එ දාජ් මම වදීම අත් මුදුන් දී.
- 91 සිරබර මහසෙන් තම වූ නිරින්ද සවන් ගේ
නිමල සිරුරුදු කොස් ද පටි ද වැඩිමෙන්
සියතුරු සතලිස් හන් පුත් උසින් බැන්දැව් එ
නමදීම දෙවිරම දාජ් මෙ ලක්කන් කිරුල් වන්.
- 92 කුස රද කල සක් දෙව දුන් ගෙනාවින් නිමල් වූ
මිනියෙහි අවවක් තම ද උදානුවාම වැඩිමෙන්
පිලය කුඩ තෙලෙහි බැන්දෙයැයි එ තැබීමෙන්
කිසිවකු කියනා වූ සේල සා එ වදීම මම.

- 93 සිරි දුරු සිරි ලක් දිවිහි තෙදුන් මෝරසුන් ගේ
දෙවාල වෙතැ පුගන් දැනින් එ පුන් තන්හි බැඳීම්ද
වැදිනිනිනි මහාසෙන් දෙවි තොපින් එ පිදිමෙන්
එ කතරගම දශේ මම වැඩිම අන් මූශ්‍යන් දී.
- 94 තුන්ලෝනා තෙ වරක් මෙ ලක්දිව අවුන්-
දැන්ගේ වූ පදලස් යහා පිළිමරු-
බෙරුක් සියල් දෙඩුන්
දෙන් හා දෙදාපත්තින් මෙ සිරිලක්-
දිවිහි සියල් තන්හි වූ
නින්තෙන් මම නමදීම මූශ්‍යනාදිලි දෙමින්-
දක්නා නිසා මෙන් බුශ්‍යන්.
- 95 පැවිදි වියටි වූ මාසන් තමන් කෙස් සිදිමෙන්
මුහුර් යහ ගුවන්හි ලු සඳදේ එ යහස්යාස්
පිළිගෙනැ පුමුහින් රන් එ පුරේ දෙවි තැබීමෙන්
පුදා සිංහිකී නම් සෑ බැඳීමෙන් වැඩිම එ.
- 96 එ මහබඩ මහාසන් සිව දෙනොක්මන් උතුම වූ
පිරිකර පිළිගෙන්වීමෙන් උදින් හන් සඳහන් දුන්
නිනි වැද පුදනා වූ එ තමන් ලෙවි තැබීමෙන්
නමදීම සඳහන් නම් සෑ බැඳීමෙන් තොපින් එ.
- 97 බිඳීමිනි මරසෙන් බෝමුල් සිඳීමෙන් පුගන් වූ
මුහිවර බණ යැදීමෙන් ගොස් සියල් දෙවි බැඩුන් ඇ
පුතු අවහ ගෙදෙන් දම්පක් පවත් පුත් දෙසු එ
ඉඩිපතන අරම් තුන් සින් පෙමින් මම වැඩිම නින්.
- 98 බණ පුර නාරනා ඇ දම දෙසිමෙන් නිමල් තුම
මූශ්‍යකිස සැපයීමෙන් සවි සමාචන් යොදීමෙන්
දස නව හවුරුදුදෙක් හි විසු ලෝතුමාණන්
එ වෙහෙර දැඩිව දෙවිරම නමින් පුත් වැඩිම නින්.
- 99 වඩමිනි මුනීදාණන් කාලදී අයද්ගෙන්
බිඳීමිනි නිරිදුන් මන් සවි තමන් පින් රුන් ඇ
පිළිගෙනැ වෙසෙමින් සවි නා රුන් සින් වැඩු තුම
නමදීම තුරගම් නින් එ කිමුල්වන් පුරේ වූ.

100 නාරතිස්ස ඇයදීමෙන් බිමසරයි නම් ලදු තුම්
එ පුර රජහා නම් වූ ගොපුම ගොන් වැඩිමෙන්
දල දැරණ වසන් වූ මේ සැලිමෙන් පිළිගන්
සුණ වන එ අරම් තුම් මම වදිම සින් පෙමින් නිත්.

101 බඩ ගොව පුර ලෙවිහි නා ගොවේ සක්විලේ මේ
හෙලදිව දඩිව තුම් මඩිලේ නාග දිවිහි
පද්‍ය ලද තැන් පුත් තැන් විජු තැන් දෙසු තැන්
පිරිනිවි සමවන් වන් තැන් මුදු තැන් වදිම නිත්.

7. කතු නිදෙය

102 යදයතු පෙළ දම ඇ භා සඳස් බෝ කලක් ලක්-
දිව පවතින සේ දත්වා තමන් දත් සෙයින් සට
අතැවැසි හෙරණන් ඇ තොක් සමන් බව කිරිමෙන්
පුද කර දැඩි තොක් සේ තැන් කිරිමෙන් සපුත් වැවු,

103 කුලුණු තැණ බෙලෙන් භා යුත් අපිස් සන් ගුණෙන් තොක්
අරණ නිති වැඩිමෙන් තුන් තොසින් සින් සතොස් වූ
සපුත්‍යය පුදිස්නා පුත්සදක් වන් නිමල් වූ
සරණකර නමන් යුත් වූ පුත්ත් තුමන් ගේ,

104 පද සෙවණැ වැඩි සද් සත් සඳුස් දම මදක් දත්
අතැවැසි හෙරණක් මොක් සෙත් ලබමිවයි සිතින් යුත්
සියබුසිනි සියක් මත් වූ තෙරුවන් මේ මාලා
සොලාකය බැඳීමෙනා, තුන්ලේවි පසිද් වූ තෙරුවන්

105 ගුණ තොක වැනුමෙන් සින් පෙම වැඩිමෙන් වැදිමෙන්
පැතුම කෙලෙ අවන් සිව පත් තොවීමෙන් මෙයින් මත්
සයර සැරි සැරිමෙන් සත් වැඩි සින් බැඳීමෙන්
දිවු දෙසැට තොගන්මෙන් කල් මිතුන් නිත් සෙවීමෙන්,

106 පැණසර ගුණ කේජස් යුත් වෙමින් ලෙවි පසිද් වස
මුනිවර දැකුමෙන් මත් ඒ තිලෙනා සපුත්ති
පැවිදි වූ පිළිවෙන් දම සට පිරිමෙන් නිමල් සේ
තො බිඳු සිකුපදත් සට එවිතේ මෙන් රකිමිවයි.

107 දෙගුරුවර ගුරුන් පුත් වත් තෙරුන් පුත් සියල් සත්
 හිත අහිත අවන් සිටි සත් බැඩින් දේව නරන් පුත්
 සත හැම මෝ පිනින් මම ලත් තෙරුවන් වැදුමෙන්
 සකර අව දුකින් මුත් වී දකින්වා පුත් මෙන්!

නිමි

නො රුවන් මාලා විමැසුම

1. අයෙහුම

(1) දිනිදු කිරුල බැව මා ගේ මුද්‍යන්හි කිරීමෙන්

දිනිදු මා ගේ මුද්‍යන්හි කිරුල බැව කිරීමෙන්. මුද්‍යන් මා ගේ මස්තකයෙහි වෛඩිතු බවට පත් කිරීමෙන්. මේ කිහිපා මුද්‍යන් තැමැදි සැරිසි.

කිරුල බැව— මේ කිරුල බැව කියා යෑ වියැ යුතු. “බව” සඳක මිසු බැව සඳක් සිංහල බස් තැනී.

මුද්‍යන්හි— “මුද්‍යන්හි” යනුයි හරි වදන. විරිත රකින්නට ගිය මෙදුමූල් කිවියා මේ සේ සිංහල වදන් විකාර කළ තන් මේ පොන් කොතොක්න් වෙයි.

දිනිදු— දිනුවන් ගේ ඉදු දිනිදු යෑ.

මෙහි දිනුවෝ නම කෙලෙස් සතුරා පරදවා දිනුම ලද අය යෑ. රහන්සු යෑ. (පින ඉන්දු = පින්න්දු)

සද්ධම—= සදහම—සත්+දම> සද්ධම, — යහපත් දහම.

මෙහි වඩා හරි සදහම, සදම යන වදන් දෙක යෑ.

මි හරකකු එල හරකකු හා එකට ඇදුවා වැනි යෑ සත් යන නොසිංහල පදය දම් යන සිංහල පදය හා ඇදීම.

නළල්හි— නළල්හි කියා යෑ වියැ යුතු. විරිත රකිමට කළ ඇමුල් යෝගමෙකි.

දුලබ නෙත දැකුම උන් පුත් බරන් ගන් කිරීමෙන්

නෙත දැකුම දුලබ උන් පුත් ගන් බරන් කිරීමෙන්.

අයට දක්නට දුලබ වූ උන් ගේ පුතුන් - බුදු පුතුන් -
සිරුරට අඛරණ කුරෙගැනීමෙන්. බුද්ධ පුතු වෙශයෙන්
ගිරිය ආලාකාර කුරෙගැනීමෙන් යැයි කිහු සේයි.

බරන් - බරණ යැයි කියා වියැයි පුතු තැනි. සඳහ රක්නට යැමෙ
මේ වරද කුරුණේ.

සියක් මත් සොලෝ එක් - සොලෝ එක සියක් මත්
සිලෝ එක සියයක් පමණ වූ

2. බුදු රුවන් මාලාව

2. දන නදන කළා වූ බෝ මුලසේන් මරුන් සවි
බෝ මුල අපුන් සවි මරුන් දන නදන කළා වූ.

බෝ මුල - බිංදු - අපුන් දි සියලු මාරයන් ගේ ධනය
නිරිඳන කළා වූ.

තම මුනසිනිටීමෙන් සිවි අහින් පුත්

ඉටන් සවි - සිවි අහින් පුත් සවි ඉටන් තම මනසින්
ඉටීමෙන්. සතර සැටියෙකින් පුතු සියලු අදිවන
තමා ගේ මනසින් ඉවාගැනීමෙන්.

නම මනසිටීමෙන් - ඒ තුමන් ගේ නම මනසින් ඉටීමෙන්, දන
සවි කෙලෙස් සින් නදන කෙරෙන් නම් උන් වදිම්; ඒ
ලතුමාණන් ගේ - බුදුන් ගේ - නම හිතින් බලවත් වැඩිහි-
ගැනීමෙන්මැදහැස් සියලු කෙලෙස් සින් නිධාන කෙරෙන්
නම් - වළලා දමන් නම් පුදේසේ - උන් වදිම්.

3. සතර අසැකි කප් පුවහස් භා මත් මගක් වූ සතර දිව
කුරා නම් වූ තිලෝනා පා මුලේ -

සාරා සංඛ්‍ය කළේප සිය දහසකට ද මත්නේ බුදු වූ දිපංකර
ගාස්තා නම් තුන් ලෝක නායකයාණන් ගේ පා මුලේදී.

සතර වරම උන් - සතිර වූ වරම ලැබූ. ස්ථිර වරය ලැබූ.

4. දස දස දූෂයෙන් පුත් වූ පැරුම - දස දස දූෂයෙන් දම
නිස යැ. මේ සමතිස් පැරුම සඳහන් කළ යැවිධි.

දස දස බලයෙන් පුත් වූ - අප බුදුන් හට කාය බල දූෂයෙක් ද
ඇන බල දූෂයෙක් ද වේ. දස දස යැයි දෙවිරක් සඳහන්
වූණේ. ඒ ද විගය සඳහා යැ.

දස ඇදිලි බැඳීමෙන් ඒ පුගන් මම වදිම් නිත් - ඒ පුගන්
දස ඇදිලි බැඳීමෙන් මම වදිම්. ඒ බුදුන් දිසාවට ඇදිලි බැඳී
මම වදිම්. ඇදිලි බැඳීම නම දැත් එක කොටු පිහිටුවා
ගැනීමයි.

5. දියත පසිලු කිත් ගොස් දම රඳා අත් පියල් දත්— සියල් අත් දත් කිත් ගොස් දියත පසිලු දම රඳා. සකලාර්ථයන් දැනැගත්තා වූ කිරීති සෝෂය ලෝක ප්‍රකට වූ ධර්ම රාජයා.

ඉසිපතන අරම්ති— ඉසිපතන අරමට වැට් යනු යැ මෙහි හරි අරුත. එහෙත් කිවියා මෙධින් අදහස් කළේ ඉසිපතන අරමෙහි යන අදහස් වන්නට ඇති.

කෙළවලොස බණුන් හා— අවලොස් කෙළක් බණුන් හා පස් වගුන් තුමන්ටත් — පස්ව වර්ගිය ප්‍රාවක උතුමන් හටත් යනු මේ කිවියා කි සැටියි.

අමත පැන පෙළු— අමා පැන පෙවුවාවූ,

6. මුනි බල හැඟැවීමෙන් තුන් දහස් පන්සියක් වූ පෙළහර. සොලොසක් දක්වා දෙසිමෙන් එ සිටි සස් — වූද්ධ බලය හහවා තුන් දහස් පන්සිය දහසයක් පෙළහර පෙන්වා වතුරායා සත්‍යය දෙසිමෙන්. යනුදී කිවියා පැනු අරුත. එහෙත් ඔපු ගේ කියමනින් අගෙන්තේ ඒ අරුත නො වේ. “මුද බල හැඟැවීම තියා තුන් දහස් පන්සියක් වූණාවූ පෙළහර දහසයක් දක්වා වතුරායා සත්‍යය දෙසිම තියා” යනු සි ඒ කියමනින් ලැබෙන අදහස.

දුම්ල් ගේ— දුම්ල්ලන් ගේ සි වියැ පුතු නැති (ජරිලයන් ගේ යනු ඩිවිටි අදය)

කුදිටු බිඳුවමින් මොක් සෙත් සටන් යන් විදිම නිත්— කුදිටු බිඳුවමින් මොක් සෙත් යන් සටන් නිත් විදිමි. කුදාශටිය බිඳුවමින් මෝක්ප ගාත්තිය යන් සරවජයන් නිතර වදුමි.

7. මරුන් බුන්— මරුන් බින්දුවූ

නුග අරම ගුවන්දි— නුග අරමු ගුවන් ද සි වියැ පුතු. එහෙත් සඳයට කිවියා වාල් වූ විටි කොයි ද එ බඳු ඉඛ කිපුම්?

8. පඩු ඇඹුල අපුන්— පඩු ඇඹුල අපුන්හි යනුදී හරි යෝම. මේ පඩු ඇඹුල නම් සකා ගේ ගල් අස්ත යි.

මුරු ගණ අඩිම් දෙස්හෙන් අපු එ කෙළක් පත් කළ මහ පල පස් ඇස් ලෝතුමන් පැ විදිම නිත්— අඩිම් දෙස්හෙන් ඒ කෙළක් මුරු ගණ මහ පල පත් කළ පස්

ඇයේ ලෝ කුමන් පා නිත් වදීම. අහිඛරම දේශනාවෙන් ඒ කොට්ටියක් දිව්‍ය සමූහයා මාරුග එලයට පැමිණුවූ පස් අයෙක් ඇති ලෝ කොළඹතමයාණන් ගේ පා නිතර වදීම.

•මුරු ගණ — දිව්‍ය සමූහයා

•පසුයේ — දිව්‍ය, පැනුය, සමකුස මුද ඇය, මසුය යන ඇයේ පස.

•9. සවන් — සරවජයන් වහන්සේ

•යක් රෝ දුක් දුනික් කුන් නාමින් පුත් — ඉතා මැ බොලුද යෙදීමෙකි. මෙහි අදහස කිවියා මැ කාදමා ඇත්තේයි. අමාරුයෙන් පද කෙළින් කරම්. යක් රෝ දුනික් නාමින් පුත් කුන් දුක්. යක් යැ ලෙඩි යැ දුනික් යැ යන තුන් දුක.

•දුබික් — දුරහික්ෂය. අහර නිහ කම.

•පුවාපු දහස් යන් මොක් දුන් — අපු හතර දහසක් සතුන් හට තිවන් දුන්නා වූ.

•10. අලවු යක් විමන්දී — “අලවුයක් විමන්හි දී” යි වි යැ පුතු තැනි.

•දිගාපු කිරීමෙන් — දිරසාපු ඇති කිරීමෙන්. මෙය “දිගා දීමෙන්” යන සැටියෙන් යෙදීනි නම් ඉතා මැනුවේ. නොරසේ නම් සිංහලයාට මෙයින් ගත තැකි අරුත දිගා පු කිරීමෙන් — දිගා ඉකමන් කිරීමෙන් — යනුයි. අලවු කුමරා ගේ දිගු ආ ගෙමෙන් ගෙමෙන් තිබෙන්නට ඇති. බුදුපු එය ඉක්මන් කළාපු යැ. හ්‍ය හර යෝද වැඩික් තොවැ බුදුන් කැර ඇත්තේ? මේ බදු හරුප පොත් උසස් ගෞද්‍යෙවලට නියම කරන්නවුන් හට යැ දිගු ආ පුහු කළ පුත්තේ.

•කිහු පුත්වුපු පැන් යව විද්‍යින් පුත් අලවු නම් දෙපුමෙනි තොසරන් ගැන් වූ පුගත් එ වදීම නිත්.— “මිහු පිළිවිසි යව පැන විසඳුමින් අලවු නම් පුත්. දෙපුමෙනි තොසරනු ගැන්වූ එ පුගත් නිත් වදීම්” යන මේ සැටියෙනි මෙහි පෙළ ගැස්ම. “මිහු පිළිවිසිනා ලද සියලු ප්‍රශන විසඳුමින් අලවු නම් පුතුර දෙපුමෙන් තිසරනු ගැන්වූ එ බුදුන් මම නිතර වදීම්” යනුයි එවිට අදහස.

•එහන් කිවියා යෙදු... හරුප යෙදුම් සිසා ඒ පැදි අමේන් ගත තැකි නො වේ මේ අරුත.

පුරුෂියු— පිළිවිසින ලද හේටන් විතාල යන අදහස පුරුෂියු යන්නෙන් නො ලැබේ. ඒ අදහස ලැබෙනුයේ “පිළිවිසි” යන්නෙනි.

පැන් සවි— මෙය නම් අමු මැ උමතු යෝමෙකි. පූජ්‍ය යන අදහසෙහි “පැන්” යන්නාක් මියු “පැන්” යන්නාක් සිංහල බසෙහි නම් තැනි. පැන් යන්නේ තේරුම බුන්ති විදින ජලය බව යන්තමකට සිංහල බස හඳුනත්තෙන්ත් දතිනි.

එච්ච් පැන් සවි යන්නේ අදහස සවිහාල් හේදු ජලය යු. බුදුන් අලපු සුතර සවිහාල් හේදු ජලය විසි කරමින් දෙසු වග යු මේ කියමතින තැහෙන්නේ. භරි භරි පිරින් පැනට ගන්නට ඇත්තේ සවි හාල් හේදු ජලය වන්නට ඇති.

චීදමින්— සයදමින් යනු යු හරි. පැන විසැදිවක් විනා පැන විදිලක් කවුරු කරති ද?

ජ්‍යෙෂ්ඨන්— තේ සරණ යන්න සඳස රකිනු නිසා තෙසරන් යැයි ලියන්නකුට කරන්නට බැරි බිජිපුණු වරදෙක් භවන් ලොවේ කොහි ද?

11. රන් ගැඹ් ගොස් මහන් මෙන් කුඩාන් පුන් මහ මුතිවර එම මහ සමය පුන් දෙයෙන් කිහිපිල්වන් පුරෝධු මහවන වෙනෙරේ රස වූ මහන් දෙව් පිරිස්හි මහ අයුකි පුරන් සෙන් නම් පුරෝධු ලි. රන් විදිම්. මෙඟස් යු පද පිළිවෙළ. යන්තම කරු සිටුවා එයට තේරුම දෙමු. සවාන් මණ්ඩුජ්‍යාවෙකු මෙන් සෙස්ඡාව-අුති-ක්ව හඩා ඇති- මහන් මෙමත් කරුණා පුතු මහ මුති වරයා මහා සමය පුතුය දෙයිමතන්. මහ වන වෙනෙරේ දී රස්වූ මහත් දෙව් පිරිසින් අස-බ්‍ර ගණන් දෙවුරුන් යාන්ති නම් පුරයෙහි ලුදේ යු. ඒ මහ මුතිවරයාණන් විදිම්.

රන් ගැඹ් ගොස්— රන් ගජ් ගොස් යන්න යු බිඳක් හෝ පුදුපු.

රන් ගැබෙකු හඩා ඇති. රන් සිනු හඩා ඇති යැයි කියු සේයි.

කුඩාන්— කරුණා යන අරුත කුඩාන් යන්නෙන් නො ලැබේ. ඒ ලැබෙනුයේ කුදුණු යන්නෙනි.

පිරිස්හි— පිරිස්හි යු විය පුතු.

ලි නම් පුරෝධු සෙන්— සෙන් නම් පුරෝධු ලි. යාන්ති නම් පුරයේ ලුදේ යු. — “සෙන් පුරෝධු ලුදේ නම්” කියාද අරුත ගත හැකි යු.—

සෙන් නම් පුරෝධු උන් විදිම— යන සැටියෙන් යෙදිණි නම් මැනැවී.

11. බවග ගැසි හිටි උන්— බවග - සවාග්‍රහය- දක්වා එකට ගැසි උස් වෙමින් උන්නා වූ යනු-යැ මෙයින් කිවියා පතන අරුත.

සව සතුන් ගේ සියල් සිත්— සියලු සතුන් ගේ සියලු සැවියේ වූ සිත්.

නෙක් නැයින්— නොයෙක් අපුරින්: නොයෙක් නියායන්.

13. යමකු දහම දෙයන කළේහි; පසු පස ඉදිරි පස දේ පස- ආදියෙහි සවාග්‍රහය දක්වා උන්නා වූ කුහුණි වැනි කුඩා- සතුන් ගේ පටන් ද්‍රව්‍ය මුළුම නාග මත්‍යාෂ්‍ය ආදි සියලු සත්ත්‍ර- තමන් ගේ තමන් ගේ බසින් මෙන් තෙරී ඒ දහම අසත් නම උන් - ඒ දහම දෙයන උතුමාණන් - බැනි සිතින් වදිමි.

දහතුන් වැනි පැදියෙන් කිවියා අදහස් කළ අරුතයි. ඔය, අරුත ඒ පැදියෙන් ලැබියැ හැක්කේ පද ඒ අතට මේ අතට මාරු කොටු නොයෙක් සක්ක කුබැලි ගැසිමෙනි.

14. මේ ලෝ සියල් එකලු වි— මේ ලෝ සියල් එකලු වි කියා යැ විය යුතු. මේ ලෝක සියල්ල ඒකාලෝක වි යනු යැ එ විටු අදහස.

විහිරුනා ඇසු නම— බිහිරි අය හඩ ඇසුවෝ නම්: යන අරුතයි. |
කිවියා අදහස් කරන්නේ*

එහන් බිහිරු යන්නොන් බිහිරි අය යන අදහස නො ලැබේ; බෙ ගුලු යන අදහස මිය.

පිල්හු සිත් සේ දිවු නම— ආ කිරි බුද අප්පේ මේ කවර දිවිමෙක් ද? මේ සඳහන් පිල්හු නම මොනර පිල් වන්නට ඇති. සිදුහතුන් උපන් ද්‍රව්‍යයේ මොනර පිල් සිත්සේ දිවු වගක් කොහි සඳහන් ද?

විනාක් අදහාර හරියට ලියා ගන්නට බැරි දශ්ධයන් වනේ අද ඇතුන් මෙන් පදයක් පාසා අන් මුදා වන හැටි! මේ පිල්හු කියා යැ යෙදියැ යුතු. පිල්හු නම පිට ගැට කුදාහු- යැ. ඒන් උන් හට දුවන්නට බැරි හැයි. පිල්හු යන් ඇතුන් අරුත කොර යැයි හිතාගෙනා මේ කුකිවි පැදි කරුවා මහන් අමාරු ගෙකු වැට් අගලන සේ යැ. එද වරතාක් නැති. මෙබඳ ගන් මහ කිවි සාරුම සේ තකා හෝදිස්වලට නියම කරන්නාවින ගේ හැටි හෝ හෙලි නො වේ යැ?

තුනිවට කෙලෙපුන් සව ලෙවි සතුන් ගේ ගියේ නම— සව ලෙවි සතුන් ගේ කෙලෙපුන් තුනි වැ ගියේ නම.

අව ගිනි නිවුමෙන් නම් - අපාය ගිනි නිවුමෙන් නම්.

15. පෙරවේන්— පෙරවුයෙන් යන සේ යැ වියැ යුතු. එවිටු අදහස ඉදිරියෙන් යනුයි.

බුදුනට පෙරවේන් ගොස් වාතයෙක්— යන යෝම ඉතා මැ නොහොඳානා යෝමෙකි.

පැහැ පස කුපුමෙන් දිස්නා වියන්වන් කෙරේ නම— “පස පැහැ දිස්නා කුපුමන් වියන් මෙන් කෙරේ නම්” යන සේ යෙදීන් නම අරුත ගත හැකියැ.

16. වල තැන් පිරෙමින්— වල තැන් ගොඩ වි.

සම වැ බෙරඳුයක් සේ උස් සියල් තැන් මැ යේ නම— සියල් උස් තැන් මැ බෙරයෙක් සේ සම වැ යේ නම, සියලු උස් පෙදෙස් බෙරසක් විගේ සමන්ලා වේ නම.

කනු කටු එ පහන් සව් ඇ මහින් පා වැ යේ නම.— “කනු කටු පහන් ඇ මහින් පහ වැ යේ නම්” කියා යැ යෙදියැ යුතු. කනු කටු ගල් ආදිය මාරුගයෙන් අධින් වේ නම කියා යි. එ විටු අදහස. මේ පබදේ හමු පැදියක් මැ කො තෙකුන් වරදින් ගහන යැ. එ වරද එකක් පාසා පැහැදිලි කරන්නට ගිය නොත් කළන් කොළන් දෙක මැ අපත් යෙයි. එහැයින් මේ තැන් සිටු එබදු තැන් යන්තමකට හඟවා අරුත දීම පමණක් කෙරෙමි.

17. වරද—අඩ තුළ ඉරියවු සිව දෙවිරමේ සේ ගෙරෙන් නම.— තිවරද—අඩවික් තුළ සිව ඉරියවු දෙවිරමේ සේ කෙරෙන් නම. අදහස— දෙවිරමේ වෙහෙරේ දී විගේ සිව ඉරියවුව මැ අඩ ඇටයක් තුළැදීන් කෙරෙන් නම්.

වරද— සක් දෙව පුරර සිට යෙන් නම්.

නිවරද— සක් දෙව පුරර පිහිටායෙන් නම්.

සිය රුවෙන් දහස් නොක් රු මවාලා පරින් නම— තමා ගේ රුවින් නොයෙක් දහස් රුප මවාලා දක්වන් නම්.

18. අදහස— කරිරු වූ නපුරු වූ බේතිපුණු වූ නා රජවරුන්, යකුන් තව්‍යයන් බෙමුණන් තීර්ථක වාදයෙන් යුත් ගාහපතියන් බක-ආදි බුහ්මයන්, අංගුලිමාල, ගනු, රාජු අසුරෙන්දු ආදිවූ නොයෙක් ඇත්තන් දමනය කිරීමෙන් නොයෙක් සැවියෙන් සකුන් හට වැඩි සිදුකළ ඒ තිලෝනාවන් නිතර සින් පෙමින් වදිමි.

19. ಅಧಿಕಾರ— ಪೈಠ್ಯದೀಲಿಡಿ.

20. ಅಧಿಕಾರ— ರಥ್ನಹಾಯನ್ ಹೋ ಸಾಂಕ್ರಾನ್ ಆದಿ ಹೊಯಕ್ ಅರಲ್-
ಹೊ ಹೋ ಯಂತ್ರ ಹೇಗೆ ರೂಪ ಹೊಲಿಮೆನ್ ದ ಲೆ ರೂಪ ಮಲ್ ಪಹನ್
ಆದಿಯ ರಿಹಿಮೆನ್ ದ ನೀಹೊರ ವಿಶಾವಿನ್ ಕೀರಿಮೆನ್ ಸಹ ಸಿತ ಪೈಠ್ಯದೀ-
ಮೆನ್ ದ ಅರರುಮರ ನಿರ್ವಾಣ ಮೋಕ್ಷಾ ಸಾಹಸ್ರಿಯ ಲಬ್ತ ನಾಮ-
ನೆ ವಿಧಿತಿ.

21. ವರದ— ತಮ ನಾಮ ಮ್ರುವಿಕುವಿನ್.

ನಿವರದ— ತಮ ನಾಮ ಮ್ರುವಿ ವಿಕುವಿನ್. ತಮಾ ಹೇಗೆ ನಾಮಯ ಮ್ರುವಿಹಿ ಗುಖಿ
ತ್ವಿನ್ ತನ್. ಯನ್ಹಿತಮ ಕಾಮ ಹೇಗೆ ನಾಮ— ಲೆ ಬ್ರಹ್ಮನ್ ಹೇಗೆ ನಾಮ-
ಕರೆನ್ ಹುಖಿಪ್ರಿಯ ಅಯ.

ತಮ ನಾಮ ಕೈನ್ಹಾ ಮ್ರುವಿನ್— ತಮನ್ ಹೇಗೆ ನಾಮ ಆಷ್ಟಿ ಅಯ.

ವರದ— ಬಚ ಸ್ವಾಭಾವಿಕ ಆಷ್ಟಿವಿನ್.

ನಿವರದ— ತಮ ಬಸ ಸ್ವಾಭಾವಿ ಗೈಡಿ ಆಧಿನ್ಯಾವಿನ್.

ಅಧಿಕಾರ— ತಮಾ ಹೇಗೆ ವಿವಿಧ ಸ್ವಾಭಾವಿ ಗೈಡಿ ಆಷ್ಟಿ ಅಯ.

22. ಅಧಿಕಾರ— ಪೈಠ್ಯದೀಲಿಡಿ.

ವರದ— ತಮ ಸಿತ ಪೈಠ್ಯದ್ವಿವಿನ್.

ನಿವರದ— ತಮಾ ವೆನ್ಹಾ ಸಿತ ಪೈಠ್ಯದ್ವಿವಿನ್.

ಅಧಿಕಾರ— ತಮಾ ಕೆಕರೆ ಸಿತ ಪಹಳವಾಗನ್ ಅಯ.

ವರದ-ಉಳಿ ಮಳಕ್ ವಿಶ್ವಾವಿನ್— ಮೆಯ ನಿವರದ ಕಲ್ಪ ಹೊ ಹುಕಿಡಿ..

23. ದೇಸಯ ಯೋಧನ್ಯಾಸನ್ ವಿ— ಯೋಧನ್ ದೆಲ್ಲಾಸಕ್ ಲಚ್ ವಿ.
ಜರಣಹಿನಿ ಸಿವಿಮೆನ್— ಪತ್ರಲ್ ಅಗಿನ್ ಸಿವಿ ಗೈನೆಮೆನ್.

ವರದ— ಮೆವೆನಿ ಅಸಿರಿಮನ್ ಪ್ರತ್ಯ ವಿ

ನಿವರದ— ಮೆ ವೈನಿ ಅಸಿರಿಮನ್ ವಿ.

ಅಧಿಕಾರ— ಮೆ ಸ್ವಾರ್ಥಿಯನ್ ಪ್ರಯೋವಿನ್ ವಿ.

24. ಅಧಿಕಾರ— ಶರಮಕ್ ಪೈಠ್ಯದೀಲಿಡಿ.

ವರದ— ಕ್ಷಾಪ್ತಂ ಮತ್ತ ಹಿ

ನಿವರದ— ಕ್ಷಾಪ್ತಂ ಮತಹಿ.

25. ಅಧಿಕಾರ— ಸತರ ಸಿವಿನ್ ಪ್ರತ್ಯಾರ ದೆಬಿಮೆನ್ ಸ್ವಿವಿನ್
ಹಿಕ್ ಮಲ್ವಾ ಸತರ ಅಪಾಯ ದ್ವಾಕಿನ್ ಇವಿನ್ ತಿದಿತಮನ್ ಸಿವಿಪಿಲ್ಲಿಸಿಹಿಯಾವೆನ್
ಹಾ ಸತರ ಮಿ ಸತರ ಪಲ್ಲಯನ್ ದ ಪ್ರತ್ಯಾ ನಿವಿನ್ ದ್ವಾನ್ಹಾ ವಿ ಸತರ
ವೆಂಬರದ ಗೃಹಯೆನ್ ಪ್ರತ್ಯಾ ವಿ ಬ್ರಹ್ಮನ್ ಮಿ ನಿತರ ವಿಧಿತಿ.

සතර සිවටන්— කය අනුවැ බැලීම, සිත අනුවැ බැලීම, හැඟීම අනුවැ බැලීම, දහම අනුවැ බැලීම යැ යන සිවටන් හතර. — සතර සත්ථටයානය—

සතර අව දුක— නරක, අසුර, ජේත, ත්‍රිපිෂ්ඨන් යන අපාය හතර පිළිබඳ දුක.

සතර පිළිසිඩින්— අර්ථ යැ ධර්ම යැ නිරුක්ති යැ ප්‍රතිඵාන යැ යන ප්‍රතිසම්භිද හතර. පිළිසිඩියන් කියා යැ වියැ යුතු.

සවුන්— සවුවන් කියා යැ වියැ යුතු.

26. සියලු සතුන් සතුවූ කිරීම් නිසා උතුම සිතු මිණක් වැනි, සියලු කෙගලස් ගිම් නිවීම නිසා. උතුම පුර, ගහක් බදු; දෙවි, බඩ, නා, මීනිස් සතුන් භට දෙවි තුරක් බදු උතුම පුගතයන් බැනි සිනින් මම නිතර වදිමි.

බැත් පෙම— බැනි පෙම කියා වියැ යුතු.

27. සිවුරු, පිඩු, සෙනපුන්, බෙහෙන් යන මේ සිවි පස කුප යැයි පිළිගන්නා වූ, සොහොන් ලො ලද පැනුවන් යුතු රෙදි කඩ පා-අකුල කොටුගන්නා වූ, පවි බැහැර කළ හෙයින් රහස්‍යින් හෝ පවක් නොකරන උසස් කුලවන් කොයක් දහස් ගණන් සහ පිරිස ලද තිලෝනෙතාණන් වදිමි.

බෙයද්— වැරදි යෙදුමෙකි. බෙහෙදුන් කියා වියැ යැ යුතු.

පියල්— “පියල්” යන්නෙන් මියැ පියල් යන්නෙන් රෙදි කඩ යැ යන අදහස නො ලැබේ. පියල් යන්නේ අදහස බුජුවී - ප්‍රගල්භ-යනුයි.

28. අදහස— අනා තෙරිඳුන් බදු තමන් ගේ තීත ද්‍ර්ඛන්නා වූ මෙහෙකරුවන් ලැබූ රහල් තෙරිඳුන් බදු එක බදු රුව ඇති දරුවන් ලැබූ ඉදුයෙන් බලයෙන් නැණින් අගපත් දේ අග සවුවන් ලැබූ පුගත් බව බදු නොලද හැකි දෙයක් ලැබූ බුදුන් වදිමි.

මෙකරුන්— “මෙකරුවන්” යන සේ යෙදිමි තම මැනැවී.

දෙ අග සව කෙනෙක් ලන්— බලවන් වැරදි යෙදුමෙකි. “දෙ අග සව කෙනෙකු ලද” යන සේ යැ හරි යෙදුම.

නොලද් හැක්— නො ලද හැකි කියා වියැ යුතු.

29. සතර උතුරු වූ විස්සක් සවන් පා මූල් දි - සූ විස් බුදුන් පා මූල් දි.

30. අදහස— සියල්ල දත්තා වූ සිය පින් ලකුණු යුතු වූ උතුම් දය පැරුම පුරා මරුන් බිඳ ගැටියා වූ කුලුණු මෙන් අදි රුවන්, නිදත්තාකු මෙන් සිතෙහි. කළා වූ තුන් ලෝ පළට වූ. කිතු ගොසින් යුතු ගොපුම්ගොත් නම් වූ උතුමාණන් වදිමි. ලකුන් යුත් = ලකුණු යුත් කියායි වී යැ යුතු. කුලුන් මෙත් = කුලුණු මෙන් යනු යැ හරි.

ගොසයන්— ගොසින් යනු විනා ගොසයන් යනු සිංහල නො වේ.

පසිද් වූ = හරි යෝම් පසිදු වූ යනුයි.

3. දමුරුවන් මාලාව

31. දුටු දේ සැට නිවුල් විමෙන්— නිවුල් විමෙන් දෙසැටු දුටු. ගාස්වත යැ උවිලේද යැ යන සේ යුගල වීම නිසා සැට දෙකක් වුණා වූ, ඇත්තේ.

දෙදුරු සැට— හැට දේ වරක්.

32. කෙළ පුවහස මත් වූ දෙව නිකා ලෝස් කිරීමෙන්— සිය දහස් කෙළක් පමණ වූ දෙවිනිකාය සමගි කිරීමෙන්.

33. පන්සුයි.

සක්වලේහි— සක්වලෙහි යන සේ යැ හරි. සක්වලේ හි. | නම් සක්වලෙල් වැට් යනුයි.

34. පැහැදිලියි.

බව ගිනි දල වන්— බවයට ගිනි ජාලාවක් බදු සවි කෙලෙස් ගිම් දලක් වන්— සියලු කෙලෙස් ගිමට ජලයක් බදු.

සිලිලිඩ— සයුර.

35. දෙසිය එ සොලෙසක්— මෙහි එ යන්න සඳහ රක්නට ගායුණ හිස් යෝම් යෝම්කි.

4. සහරුවන් මාලාව

36. දකුන් සවු— දකුණු සවු යැ වියැ යුතු.

37. අදහස— කපක් කල් මූලිල්ලේ නො නැවත - වසින ලදී - භැම වැස්සෙක්හි මැ පොදු බිඳු ගණන මෙතෙකුයි - කියතහොත් එයට දී පස් පොලොවේ සියලු පස උදු මූ-

සේ ගුලි කොටු ලකුණු තබන් හොත් එයට ද සමන් වූලතුම් වූ තැකීන් පුත් සැරිපුත් සාමින් වදිමි. කතුවරයා පතන අදහස මේ යැයි තිතමි. එගන් සිංහ ගේ පෙදින් මේ අදහස නො ලැබේ.

පස පොලෝවේ— පස් පොලොවේ යනුයි හරි.

38 උරගිලු දමමින් නාන්දේපතන්දයි නමින් පුත්— නාන්දේපතනන්ද යන නමින් පුත් උරග රුදුදමනය කෙරෙමින්. විජයාත් පා— වෛජයන්ත පාසාදය.

39 අදහස— මහ මෙර කුඩා යටියක් ලෙසට ගෙනැ ඒ මතැ පොලොව තබාගෙනැ සක්මන් කරන හොත් එයට ද සමන් වූ සියල් ඉදුමත්න් හට අග තැන් පත් විමන් සවු බුදු ප්‍රතාණන් බැති සිතින් අත් මුදුන් තබා සතුවින් වදිමි.

40 ආදහිලි කළ මුල් අන් දම පිළිගන් තුමෝ යැයි—අන් දම පිළිගන් මුල් උතුමෝ යැයි ආදහිලි කළ; තවගහස දනක = තව අගහස් දනක, අග ගසා දන තවයක්.

41 තමන් ගේ පවුල් දී තම සම කළ— තමන් ගේ පාංචකුල සිවුර දී තමන් හා සම කළා වූ. බුදු මහකසුජ් තිමියන් හට තමන් ගේ සිවුර දී ඔවුන් ගේ සිවුර තමන් පිළිගන් පවත යැ මෙයින් ඇදහුණේ.

සවන් පුත්— බුදු පුත්.

42. සියල් හැවු ගුණන් පුත් පින් කෙත්— සියලු ගාවක ගුණයෙන් පුත් වූත් පින් කෙතක් බදු වූත්,

මුලිනුපු කෙලෙස් මුල්— කෙලෙස් මුල් මුලින් උදාහල. තෙවළ, මොය, දෙස යන තුන යැ කෙලෙස් මුල් නම්.

සඳකල්— මෙහි කල් යනු වැඩි පදයෙකි. “සද” යන වදන මැ සියලු කල් යන අදහස දෙයි.

43. පූභු තති සද— මේ තෙමේ ඉදුමත්න් කෙරේ අග වන්නේ යැ; මේ තෙමේ ඔවා පිළිගන්තැවුන් අතර අගපත් වන්නේ යැ ඇ විසින් වූදුන් විසින් කරනලද තති පැවැසුම ගැනැ වන්නට ඇති මෙයින් කියුවෙන්නේ.

44. කප් පූව්හස මුළුල්ලේ— “කප් පූව්හසක් මුළුල්ලේ” යන සැටි යැ තිවැරදි.



මුතිඳාජන් ගෙන් වරාවක් ලබමිනි— අනාද හිමියන් බුදුන් හට උස්වීන් තනතුරට පත් වුයේ කොහි දී හෝ කුවුරුන්. හට හෝ බුදුන්. දසන ලද දාමන් තමාවන් දෙයියා යුතු ය. බුදුන් හට උපදින පිණි රස අහර තමාට තොදියා යුතු ය. යන ඇ ලෙසින් බුදුන් ගෙන් වර අවක් ලැබීමෙන් පසු ය.

45. වරද — තෙමද ගිලිදු නාලා නම ගිරි මෙයු කළේ
නිවරද — නාලාගිරි නම තෙමද ගිලිදු මෙහෙයුණු කළේ.
වරද — මේ මුළු පැදියේ මැ අදහස වැරදි ය.
මේ බලන්නා.

“තුන් මදින් යුතු නාලා නම ගිරි ඇතා මෙහෙයු කළේ. බොහෝ සෞනෙහසින් බුදුන් හැරදමා තොයාමෙන් එ රණ කකුලා ද ආදියෙහි දී වශේ දිවිය පිදුවා වූ අනා තෙරිදුන්විදිම්” යනුයි බොහෝ නිවැරදි කොටු හෝ මෙයින් ගත හැකි අරුත. නාලාගිරි දමනයේ දී අනා හිමියන් බුදුන් වෙනුයෙන් තම දිවි පුද කළ වශක් මෙයින් ඇහෙයි. ඒ නො මැනැවී. වැරදි මැ අදහසෙකි.

තොපිමෙන් — නො බිමෙන් යන අදහස යැ මෙයින් ලැබෙන්නේ. තොපියෙමෙන් යනු යැ හරි යෝම, එ විටු අරුත නො හැරදුම්මෙන් යනුයි.

නාලා නම ගිරි — තනි නාලාගිරි යන නම දෙකඩ කොටු එ මැදට නම යන්න හෙළිමෙන් ක්වියා වදන කාදුමෙම යැ.

46. අදහස — හතර ඉරියවුවෙන් එකක් වන් නො කොටු රහන් වි; ධර්ම සඩිගායනා වෙලායෙහි දී කුපුජ් තෙරිදු ආදින් රස්වූ තැනෙහි මහ පොලාවැ ක්මිදෙමින් ගොස් තම අස්නේ වැඩිල්න්නා වූ අනා තෙර හිමියන් අත් බුදුන් දී වදිම්.

අනාද තෙරිදුන් සාම් — අනාද තෙර හිමිදුන් යන සැටියෙන් යැ. යෙදියැ යුතු.

47. අදහස — තිලෝනා බුදුන් ගේ පාදව - පිරින් පැනින් පුරාගෙනු තුන් බියෙන් යුත් පුරුදෙයේ තුන් යාමයෙහි පැදකුණු. කොටු රුවන් සුනුර බෙජෙමින් පැන් ඉසීමින් සතුන් හට සෞන්වැඩු ආනන්ද නම එ යුත් මල උතුමාණන් සතුවන් වදිම්.

48. “දෙවි ලෝ කතුන් මම උතුන්නොම්” යි හිතා හාවනා කිරීමෙන් හතර මහත් හතර පලන් ලැබීමෙන් කෙලෙස් බිඳීදු-දුම්; දසබල බුදුන් මෙන් අහම දෙසිමේ සම්ත් වූ නන්ද මහ-තෙරිදුන් අත් මුදුන් දී මම වදිම්.

49. රු සිරින් ලේව පසිද් වූ — රු සිරින් ලද් පසිදු වූ යනුයි..
හරි යෝම.

50. නව නාරසිභ පුත් — නාරසිභ පුත් යැයි කීම තො මැතැටි...
එ නමින් පුතුරෝක් නැති.

51. අදහස — ඉතා ලෙහෙයියි.

උපනැයිසා — උපනැයි අසා. මේ ගැලැපුම පුදුසු නැති.

52. මිලිදු රුපු නමුති ගිලිදා තට සිංහයක බදු, සපුත් විලට
හස් රදු හා එක වැනි; ගුණය නමුති ජලයට සපුර වැනි මෙන්
ගුණයෙන් පුත් සඳ හා එක බදු බව සපුරට පහුරක් බදු සියලු
කෙලෙස් ගිමට ජලයක් වැනි පැණසංචත් නාගසේන මහ
ඩිමිදුන් මම නිතර වදිමි.

ගුණ දල සිලිදු වන් — ගුණ දල සිලිලිදු වන් යනුයි. හරි යෝම..

මුහුද සිලිලිදු යැ. ඒ කෙසේ තෝ සිලිදු කියා විකර
තො වේ.

53. සැගිරිනි — මෙහි අදහස සැගිරියෙහි වැටි යනුයි, එහෙන්
කිවියා මෙයින් අදහස කළේ ‘‘සැගිරියෙහි’’ යන අරුතැයි.

54. වරද-මුතිපුරු පිළිගත් ලක් දිවි මහා මේ වනුයන්—
තිවරද — ලක් දිවි මහ මේ වන උයන මුති යුරු පිළිගත්,

අදහස — ලක් දිවි මහ මෙවුනා උයන බුදුන් වහන්සේ මෙන්
පිළිගත්තා ප්‍රි.

55. පහසුයි.

පොකුන් හි — මේ පොකුමණ් කියා යැ වියැ පුතු. පොකුන් හි
යන්තේ අදහස පොකුන් වැටි කියා යැ. පොකුන් නම්
කොකුම වැනි වගයක් වන්තට ඇති.

56. අදහස — තොයක් බුදු පුතුන් හා එක් මහැ එමින් වැනි
වයනා කල්හි තුන් මද කිපුණු ගිලිදු ගේ පා හතර අතරේ
ඉදාගෙනා; තොයක් බුදුවරුන් ගේ සිරිත වූ මහ සිවටන් පුතුරු
හාවනා කිරීමෙන් මේ සයර නමුති ඇතා ගෙන් යම අයක්
මිදැණුහු ද; ඔවුන් වදිමි. — මේ සැදැහුමණ් කාල බුද්ධිරක්බිත
නීමියන් ගැන යැ. එ හිමියෝ යැදුනිස් රුපුන් ගෙන් ලක් රජ
යෙන් පවා පුද ලද්දෙද් යැ.

57. අදහස — එයින් මැතැදි මලය දේව නමින් පුතු බුදු පුත්
ලතුමා, දතුපුතු සියලුල දත් තුන්ලෝතොතාන්න් ගේ තොයක්

නමින් පිරුණු සයක් පුතුර මේ ලක් දිව හැට තැනෙකැදී දෙසිමෙන් සැට්ටක් සැට්ටක් බැගින් මහජන් නිවන් පැමිණුවියේ නම් එනුම, වදිමි.

58. අදහස. — ඒ බුදු පුත්‍රාණන් “තුන් පිටකයේ කුදාගාන් සහියෙහි සයක් පුතුර දෙසිමෙන් වෙහෙරේ සිටු සක්දේව රජු ගේ පැවු ඇමුල් සලසන දක්වා හාන් පහින් හතර ගවුවක් තැන් පුරා උන්නා වූ මුළු දෙව් පිරිසින් හතර දෙනාකු තබා අතෙක් දහස් ගණන් සඳේව් ලෝ ජනයා නිවන් පත් කළේ නම් ඔවුන් වදිමි. පුල්නා - පුළුනක කියා යි වියැ පුතු.

59. අදහස— ලෝ උතුමාණන් දේසන ලද උතුම් අහම; බුදුන් — පිරිනිවන් පා පසු රහතුන් පන්සියයක් හා සමහවැ පළමු-යෙන් සහා කළ (සංගායනා කළ) සිය පස සිය දහසක් පමණ වූ සවුවන් ගේ- මුදුන් පත් වූ ඒකසුප් තෙරිදුන් ආදි සියලු සහුන් නිතොර වදිමි.

නිකෙලෙසි සිය පස් තුන් — රහතුන් පන්සියයක් යනු මේ පැවැසු සැට්ටියි.

60. අදහස — කාලායෝක රජුන් කලැ වාලුකාරාමයේදී දස වත පිළිබඳ මියදුවුව බිඳුහා/රලිමෙන් බුදු අහම දෙවුනි වර් සහැයුම් කළ ඒ යන් සියයක් පමණ සහුන් හා යස මහ තෙරිදුන් ආදි සියලු බුදු පුතුනුන් මම වදිමි.

වැළි නම අරම්භී — ‘වැළැල් අරමෙහි’ යන සේ යෙදුණා නම් ඉතා මැනැවී.

61. අදහස — දකිව රත පැමිණි තෙද්වන් ද්‍රීම්සේෂ් රජුන් කල දවසැ උතුම් තෙවලා අහම තුන්වුනි වර් සංගායනා කළා වූ මොළුගලු පුත්ත නම් වූ ඒ රහත් බුදු පුත්‍රාණන් හා සමහ දහසක් පමණ ඒ සියලු සවුවන් වදිමි.

දිනපුත — බුදු පුත්

62. අදහස — මහනාම නම් ලක් රජුන් ගේ කලැ දී දැකිවින් මේ ලක් දිවට අවුන් සියලු තෙවලා අහම අදහස් දැනැගෙනැ ලංකාවේ සහුන් සතුවූ කරමික් තුන් පිටක අවුවා ලිපු: බුදුන් ගේ අදහස් දත් බුදු ගොස තිමියන් වදිමි.

පුගත් දත් අදහස් — පුගත් අදහස් දත් යන සේ විභින් නම් මැනැවී.

63. අදහස— සිරීමත් වළගමෙන් තම රජුන් ගේ කාලයේ දී බොහෝ පින් සිරින් පුත් එක් දනුවූ නාවතු ගේ ආයුධීමෙන් සිරි ලක්දිවැ අපුලෙන්හි දී දහම් පොත් සංගායනාව කළා වූ, සියලු කෙලෙපුන් බිඳින ලද ග්‍රාවකයන් පන්සියයක් දෙනා ගේ සිරිපා විදිමි.

64. අදහස— පින්නොන් එනජලයෙන් සතුවුවන සෙමර මූවන් මෙන් නිතර ඡොමිනාස් වෙමින් තම ජීවීන් වගේ සිල් රකිම- නිසා කොහො අගු සිරිය එල්ලා ලය දී විදුහෝනවින් වගේ නිතොර පවති බිං පුතු වූ සගුන් මම හැම කළේ විදිමි.

65. අදහස— තුන් විදුරම් ශික්ෂායෙහි අගහන් වූපුපිළිපන් වූ සපුන් විලට හාස රුදුන් බඟ පිරිපුදු බුදු දහම තමැනි සිංහ- තෙල පුරන ලද රන් බදුන් වැනි අග සවුවන් වූ අපු මහ- සවූ සගුන් සියලු දෙනා මම විදිමි.

66. අදහස— මායා බිසෙවුන් තමැනි පෙරහිර මුදුනින් උදාවූනු මූලිනු තමැනි හිරු තුන් ලොව නාමනි අහසේ බැබුලෙමින් ගොස් මරු තමැනි අවර ගිරව පැමිණි කළා උදා වූ මුණුදෙනු තමැනි සඳ මම අන්මුදන් දී නිතොර විදිමි.

67. අදහස— සියලු සතුන් වෙතු මෙන් කුලුණින් තමා අතට පැමිණි ඒ පිරිපුදු තිවන් සෙන අන් හරිමින් සියලු පැරුම් පුරමින් බුදු බව ලද ඒ බුදුන් ගේ දළඳා මම නිතර විදිමි.

68. අදහස— සංඛ්‍යාල තම බමුණු ද්‍රියේ දී සද් දිනක් මුහුද් පිනාමින් පිරිපුදු සිල්වන් බව පළට කළා වූ වුල්ලධරමජාල කළ ද්‍රියේ දී වැනිරි හොවීමින් ද පිය රජාණන් හට මෙන් කළා වූ, ඒ පිළිමල් වැ ආ වසවත් මරුවා බිඳාර මෙ කළේ බෝමුලේ දී සුජන් බව, ලැබුවා වූ මුදුන් ගේ මෙ දළඳා- උක් රජදරුවන් නිතොර පුදන්නා වූ මෙ දළඳව- සතුරින් විදිමි.

සක් ඡල් විජ කළා— සංඛ්‍යාල තම බමුණු කළා
නිමල් සිල් ඡල් කළ— නිමල් සිල් ඡල කළ යනුයි නිවැරදි.
පිල්මල් වූ වසවත් මරු— බර පත්‍ර වැයදී යෝමකි. “පිළිමල් වූ” සන සැවියෙන් යැ යෙදියැ පුතු.

69. අදහස— පහසුයි.
තුන් කල් අන් දුඩෙයේ— තුන් කල් අන් දුඩු ගේ යනුයි හරි- සිංහල වැවහර.

70. අදහස— සංචිතාල නාගරාජ කලු දී සිලය පළට කළා වූ සාන්තිවාද නම් තවුස් කලු දී සාන්තිය කළා වූ ඒ අසයිහි නම් සිවුවරයා වූණු කල ද්විය දී සක් දෙවියා පඩු ඇඹුල් අස්ථා දත් දත් දත්නා වූ ගෝ මුලු විදුරස්ථ අරා ඉඩිමින් මේ කලු සවින් ගෙවා දැනැගත්තා වූ උන් ගේ මේ දළදව් අත් මූදත් තබමින් මම සතුවින් වදිමි.

71. අදහස— රත් පැහැමන් වූ සිරුරින්; අදුරු සමුහය නැති කොටු තොයක් දිසාවන් එලිය ගැන්වීමේ පොහොසත් වූ, ඉතා මහත් පිරිපුදු ඉණ සියලුල මැ යුතු වූ අතිත අනාගත වර්තමාන යන - තුන් කලු දිසාලු අර්ථයන් දැනැගත් සක් දෙවියා ගෝ පඩු ඇඹුල්. ගල් අස්ථනට නැහි ඉදැගෙනැ තුන් මසක් කල අඩිභම දෙපු සතුන් හට සෙත දුන්නා වූ සිවුන් ගේ මේ දළදව් සින් පෙම් වැඩිමෙන් වදිමි.

72. 73. 74. 75 යන පැදිවලු අදහස් ලිඛිල් යැ.

වරද— කිනිහිරි. පෙරුම්භි. ඉල්වංා. ගුවන්හි. අතිනි.

නිවරද— කිනිහිරි. පෙරුම්භි. ඉල්ලා ආ. ගුවන්හි. අතිනි.

76. මහා නා වත්තුයන්— මහා නාග වනෙය්ද්‍යානය මහ නා වන උයන් යැයි ගෙදිනි නම් ඉම්බැවි.

77. නාග දිවිධින් නාග සටන් බේමට මූදන් වඩනා කලු සමිද්ධි පුමන නම් දෙවියා කුඩායක් මෙන් ඉහළිමෙන් ගෙනා ඇවුන් පිහිටුවන ලද ඒ කිරිපැලු රැක් මුල්ති සමවත් පුවයෙන් මූදන් වැඩිහුන් තැනැ දෙබ මම වදිමි.

78. අයද්මෙන්— ඇයද්මෙන් යැ කියා වි නම් මැනැවී.

සමවත්— ‘‘සමවත්’’ කියා යැ හරි ගයුම්.

79. ගුවනිනි කැලැණින් ගොස්— හරි මැ තොසිභල කිය- මතෙකි.

80. සසර අවුලින් මුන් වූ— සසර පැවැලිල්මෙන් මූදණු. මේ රහත් යැ කියු සේයි. ඉතින් ආයේ වරක් රහත් යැයි පුනා පැවැසිම කියමන කිලිටි කිරීමෙකි.

81. සිය පස රහතන් හා සව කෙලෙස් මුන් තමන් සේ තමන් මෙන් සියලු කෙලෙස් බිඳුනා ලද පන්සියයක් රහතුන් සමඟ.

ලක් කතුන් මක් = ලංකා කාන්තාව ගේ මස්තකයෙහි

ලක් කතුන් මත් කිරුල් වන් = මෙහි කිරුල් වන් යන යෝම් ඉතා නො මැනැවී. කිරුල් වන් කියා යෑ වියැ යුතු.

කොටුල් යගදස පිටපත් කරන්නට ගොස් “ඉරුගල් කුලටකිරුල්” යන සේ ලියා එහි පැදි කිලිවිකැයිමන්නටන් ඇත්තේ මේ සාම්ජීර නම මැ වන්නට ඇතැයි මට හිතෙයි.

82. අදහස—තුන් කළ අත් අනුමුල වගේ දත්තාණන් ගේ ඉතා පිවිතුරු ද නිමියන් වැඩිම කරමින් බදනාලද ලක් අහන ගේ මුද්‍යනා සරහන ලද කිරුලක් බඳු උස් වූ මුත්‍යාගනා දැඟ මම වදිමි.

83. අදහස—පහසුයි

ර් නළලේහි නළල් ද තබමින්— ඒ පිළිමයෙහි නළලේ බුදුන් ගේ ලොට ධාතුව පිහිටුවමින්

84. අදහස—සක් දෙවියා විසින් ලක් දිවැ දෙවන පැතිස් රජු හට අහසින් එවුනු ඉතා පිරිපුදු නිල් කප් තුරක් මෙන් වැඩිලා මහ මෙවුනා උයන්හි පිහිටුනු ලැබුවා වූ ජයසිරි මහ බේ රැකෙහි දකුණු සාකාව මම වදිමි.

85. අදහස—බුදුන් විසින් අයාගන්නා ලද තමන් වහන්සේ ගේ පස්පැ දිස්නා දැස නොපියාගැනීම නියා නිල් පැහැයෙන් ඉපිලි නියා වූහි වැනි වැඩිවාක් හා එක් වැනි වූ අනුරා පුරයේ පිහිටුම ලද අවස්ථා මැ රජුන් ගේ පුද් ලැබු කප් තුරක් බඳු ඒ දකුණු මහ බේ මම වදිමි.

86. බැන්දවු පුරියන් උස්— නොමනා සත්දී කිරීමෙකි. බැන්දවු පුරියන් උස් යනු යෑ එහි විසන්දී රුපය.

87. අදහස—කොළක් අගනා රිදි භස්නේ බුදුන් ගේ ධාතුන් වැඩි උන් කළේහි; බුදුන් ගේ අදිවන පරිදිදෙන් මැ ද ද සල් ගස අතරේ පිරිනිවතන් දී බුදුන් නොත් සේ ඒ ලෝ උතුමාණන් ගේ රුව මැවෙමින් - මේ සේ - නිදන් කම සිදු වූ ඒ අසදිස් දැඟ නමදිමි.

88. සඳය නියා පිරිහිමසක් සිදු නො වූ භෞද මැ පැදියෙකි.

89. අදහස—අකු ධාතුව ඇත් රජු ගේ කුමුතලයට වැඩිම කළ වේ වැඩි ගෘඩමින් තම අඩ ගස මුලු දී වගේ පෙළහර දක්වමින් නිදන් වන් දැවස් දී සිරිලක් වූ නොයෙක් දැඟැබ තෙම් ද එස් වූ පිවිතුරු අකු අව පුතු ප්‍රිපාරාම සැය වදිමි.

90. අදහස—දතා පින දෙමකහි නිති ලොල් සිත් අතී අඩා නම් යම් රජේක් රන් ගොනකු ගේ කුසෙහි බුදුන් ගේ ධාතුන් පුරා තබා එක්සිය අපුරියනක් උයින් පුතු වැ බැඳුවීමෙන් පුද්න ලද ඒ අඩයගිරි දගබ මම අන් මුදුන් දී විදිමි.

(අප මේ සේ අදහස ගත් නමුදු රහ ගොන් කුස් හි යනුයෙන් හැහෙන්නේ රන ගොන් කුස පුගත් දයෙන් පුරත්තට ගොස රුප ඇදුපෙරෙලුණ වගකි.)

91. සවන් ගේ— බුදුන් ගේ යන අදහස දෙන්තට යැ මේ පදය යෝදුනේ එහෙන් වියරණය කාබාසිනියා කළ යෝදුමෙකි. සවනුන් ගේ දී නියි යෝදුම.

මේ ලක් කත් කිරුල් වන්— මේ ලක් අහනට කිරුලක් වොටුන්නක් බෙදා යනුදී කිවියා මෙයින් පතන අරුත. එහෙන් ලැබෙන අරුත ‘මේ ලංකා කත ගේ කිරී උල් පත බෙදා’ යනුදී.

92. අදහස— “කුස රුප කලැ සක් දෙවියා දුන් අවවක් නම් මැණික ගෙනැ අවුන් ඒ තුළට බුදුන් ගේ උණු ලොම් දච වැඩුම කිරීමෙන් එය පිශිවුවා සේල සැය තැනුණ වගක්.” සමහරු කියන බවයි මේ පැදියෙන් හැඟැවන්නේ.

93. අදහස— සිරිලක් දිවැ සැපත දැරුවා වූ තෙදවත් මුදුරා-සනයා ගේ දෙවිල අසලැ බුදුන් දහුනින් වැඩිහුන් තස්හි බෙදනාලද, මහයෙන් දෙවියා සොමනයින් නිතොර ඒ පුදු කිරීමෙන් තැමැදුම කළා වූ ඒ කතරගම දගබ මම අන් මුදුන් දී විදිමි.

94. පහපුදි.

95. පැවිදිවනුවට කුමති වූ මහබේසනාණන් තමන් ගේ ඩිසු කෙස් සිදු වොටුන්න හා සමහැ අහයට ලු කලැ, සක් දෙවියා ඒ රන් කරවුයෙකින් පිළිගෙනැ දෙවා ලොවැ තබාලා සිංහලින් නම් සැය බැඳීමෙන් වදිනා ඒ සැය මම විදිමි.

96. අදහස පහපුදි—

මහායන් යනු මහයන් යන සේ වියැ යුතු.

සිව දෙනෙක් මන්— යනු මහ මැ හඩු යෝදුමෙකි.

හන්සලැ දුන්— යන තතා එ යන්න ගුරු කළ සේ තො මැනැවී.

97. පහසුයි.

98. සවී සමාචන් යෙදීමෙන්

මෙය සවී සමාචන්හි යෙදීමෙන් යන සේ යැ නිසි.

99. අරුත පහසුයි.

100. බිමසර නම් රජු ගේ ඇයදීම නිසා රජගහා නම් ඒ පුරුයට බුදුන් වැඩිලා දිය පොලොව අවසන දක්වා මැ මිහිකත වෙවුලමෙන් පිළිගන්නාලද චෙෂ්වන අරම මත සින පෙමෙන් වදිමි.

101. අදහස පහසුයි.

102. සකු බය පෙළ දහම සඳස් ආදියන් බෝ කළක් ලක්දිව පවතින සේ තමන් දත් හැටියට මැ සියල්ල දක්වා අතුවැයි හෙරණන් ආදින් සමන් බවට පමුණුවා තොයෙක් සේ උසහ ගැනීමෙන් දිවි පුද කරමින් සපුන වැඩි.

103. කුදාලු බලයෙන් ද තුවන බලයෙන් ද අපිස් -
-අල්පේෂණ - ආදි තොයක් යහපත් ගුණයෙන් ද යුතු නිතොර
අරණෙහි විසිමෙන් තුන් සතුවින් සින සතුවූ වූ සපුන් නැමැති
අහසේ දිලිසෙන පුන් සඳ හා වැනි පිරිසුද වූ සරණකර නම්
ල් බුදුපුන් උතුමාණන් ගේ

104. පා සෙවණේ වැඩි යද සතර - ගබා ගාස්තුය - සඳහ
හා දහම ද බිඳක් දනාගත් අතුවැයි සාම්ජේර නමතක් 'නිවන්
සෙන ලබම්ව' සි සින් යුතු වැ පැදි සියයක් පමණ වූ මේ
තෙරුවන් මාලා සිලෝව සිය බසින් බැඳීමෙන් තුන් ලොවේ
පළට වූ තතුරුවන පිළිබඳ

105. තොයක් ගුණ වැනුමෙන් ද සින් පෙම වැඩීමෙන් ද
වැදීමෙන් ද; මෙයින් මතු හතර අපායකට පත් තොවීමෙන්
සයරෙහි ඇවේදීමෙන් යහ වැඩ පිශිසා මැ යෙදීමෙන් දද සැට
මිස තුව තොගැනීමෙන් නිතොර කළණ මිතුරන් ඇසුරු
කිරීමෙන්

106. පැණසර ගුණ තේපස් ගුණ ද යුතු. වෙමින් ලෝ
පසිදු වැ මෙමත් බුදුන් දකී ඒ බුදුන් ගේ සපුනෙහි පැවේදිවැ
සියලු පිළිවෙන් දම පිරිසුද වැ පිරිමෙන් එවිනය රක්නාක්
මෙන් සියලු සික පද තො බිඳු රකිම වා දි පැතුම කොලේදි.

107. දෙමාපියන් ගුරුන් වත් තෙරුන් ද යුතු සියලු සත්හු
හිතවත් නොහිතවත් යත්හු හතර අපාගේ වසන සත්හු දෙවි
මිනිස බණ යනාදින් යුතු හැම යත්හු මූ මා තෙරුවන් වැඩිමෙන්
ලත් මේ පිනින් සතර අපාය දුකින් මිදී මෙන් බුදුන්
දකින් වා!



PS 1.1
TER

